



13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සුලඹුළු විමසා යන ගමනක්!

13 සංශෝධනය යථාර්ථයක් වීමට...

3

පිටුව



කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයෙන් ශ්‍රී ලංකාවට අනතුරු රැසක්

තම්ල්නාඩුවේ ආරම්භ කරන කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය පිළිබඳව දළ සටහනක්!

8

පිටුව



විසිපස් වසරක් සපිරෙන මොහොතේ පළාත් සභා විරෝධයේ හැඩරැඳී විමසා බලන්න...

පළාත් සභා විරෝධය

12

පිටුව



2010 වසරේ හොඳම ආගමික පුවත්පත

ආදානාතී ප්‍රදීපය

ආරම්භය : 1866 ජූනි 07



ක්‍රි.ව. 2012 ක් වූ නොවැම්බර් 18 ඉරිදා 147 වෙළුම 25 කලබා සතිපතා පත්‍රය - පිටු 24 - මිල රු. 25.00 QD/12/NEWS/2012 පුවත්පතක් ලෙස ශ්‍රී ලංකාවේ කරන ලදී.

දංකොටුව බාලිකා ආදි ශිෂ්‍යවත්ත

දංකොටුව, බාලිකා මහ විද්‍යාලයේ විසිවන සංවත්සරයට සමගාමීව විලදක්වන සමරු කලාපයට ඇතුළත් කිරීම සඳහා 1993 සිට 2012 වසර දක්වා මේ විදුහලෙන් අධ්‍යාපනය ලැබී විශ්ව විද්‍යාල සහ විද්‍යාපීඨවලට ඇතුළත් වූවන්, රාජ්‍ය සේවයේ සහ අර්ධ රාජ්‍ය සේවයේ නිරත වූවන් සහ පැවිදි දිවියට ඇතුළු වී සිටින ආදි ශිෂ්‍යවත්තේ තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන්නැයි විදුහල්පතිනි ගරු මේරී බර්නදෙන් සිල්වා පැවිදි සොයුරිය ඉල්ලා සිටී. සියලු තොරතුරු දුරකථන අංක 031-2260255 සහ 031-2258228 ඔස්සේ ඩබ්ලිව්. ඇන්ටන් පෙරාඩ් ප්‍රනාන්දු මහතාට ලබාදිය හැකිය.

මරිය හමුදා ප්‍රසිදියමක්

ගාල්ල රදගුරු අති උතුම් රේමන්ඩ් විතුමසිංහ නිම්පාණන්ගේ සංකල්පයක් මත ගාල්ල මරිය හමුදා පදවි උපාධ්‍ය ගරු සීඩී නිහාල් සිල්වා පියතුමාගේ මගපෙන්වීම හා හල්පාතොට මීසම් සේවක ගරු ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමාගේ ආරාධනයෙන් එම මීසම සඳහා නව ප්‍රසිදියමක් පසුගියදා ගාල්ල කොමර්සියම් විසින් ආරම්භ කරන ලදී.

දහම් ගුරුවරුන්ට ධර්ම විවේකයක්

තරාල මීසමේ සියලුම දහම් ගුරුවරුන්ගේ සේව අවබෝධය, කිතුනු ඇදහිල්ල තුළ දහම් ගුරු තුමිකාව, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සන්තිවේදන ක්‍රම, බයිබලීය අධ්‍යයනය සහ ගීත භාවනාව කේන්ද්‍ර කරගෙන ධර්ම විවේකීය ආධ්‍යාත්මික පෝෂණයක් ලබා දෙන ලදී. (15 පිටුවට)

භාෂා දැනුම උගන්වයි

සංගීඨයාව සහ ප්‍රතිසංධානය නැංවීමේ අරමුණින් කර්ටාස් ශ්‍රී ලංකා ආයතනය මහනුවර, කුරුණෑගල, අනුරාධපුර, බදුල්ල, මන්නාරම, යාපනය හා මඩකලපුව රදගුරු වසම්වල සිංහල ජනතාවට දෙමළ බසත්, දෙමළ ජනතාවට සිංහල බසත් ඉගැන්වීමේ පංති අරඹා තිබේ. මන්නාරම, යාපනය, වන්නි හා මඩකලපුව ප්‍රදේශවල සිංහල පංතිය, මහනුවර, කුරුණෑගල, අනුරාධපුර හා බදුල්ලේ දෙමළ පංතිය පවත්වනු ලැබේ. (එස්.ලී. ජෝශ්)

දකුණු ඉන්දිය න්‍යෂ්ටික බලාගාරයට මන්තාරමේ ප්‍රබල විරෝධතා පෙළඟැසේ

දකුණු ඉන්දියාවේ කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය හේතුවෙන් කලාපයේ ජනතාව බලවත් දුෂ්කරතාවලට මුහුණ පාන්නට සිදුවීම නිසා මන්තාරම රදගුරු වසමේ කතෝලික පියතුමන් රදගුරු වසමේ ජනතාවගේ සහභාගිත්වයේ විරෝධතා මාලාවක් සංවිධානය කිරීමට යයි.

මන්තාරම පුරවැසි සංගමයේ ද අනුග්‍රහය ඇතිව සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරකයන්, පරිසරවේදීන්, කාන්තා කණ්ඩායම්, ධීවර සමිති සමාගම්වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මේ විරෝධතා ව්‍යාපාරය සංවිධානය කිරීමට තීරණය කර තිබේ. න්‍යෂ්ටික බලාගාරයක් මහාකාරයක කාන්දුවීමක් සිදුවුවහොත් මෙන්ම බලාගාරය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය පසුව න්‍යෂ්ටික අපද්‍රව්‍ය වශයෙන් ඉන්දියන් සාගරයට මුදා හැරීමේ අනතුරුදායක තත්ත්වය පිළිබඳව ද මෙහිදී ජනතාව දැනුවත් කිරීමට තීරණය කැර තිබේ. (විශේෂ ලිපියක් මැද පිටුවේ) **15 පිටුවට**

“නුපන් බිලිදාගේ දිනය” සමරා රට පුරා දැනුවත් කිරීම් සිදුකැරේ

ශ්‍රී ලංකාවේ ගබ්සාව නීතිගත කිරීමේ මුල්පියවර වශයෙන් නීති රීති ලිහිල් කිරීමේ රජයේ වැයමට විරෝධය පළ කරමින් මෙරට කතෝලික ජනතාව ඉකුත් ඉරිදා “නුපන් බිලිදාගේ දිනය” දේවස්ථාන මට්ටමින් සැමරූ බැව් ආනාර්ථ ප්‍රදීපයට සිටු දිගින් ලැබෙන තොරතුරු වලින් අනාවරණය වේ.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය මගින් ඔක්තෝබර් 30 දානමින් නිකුත් කළ විශේෂ සසුන් නිවේදනයක් මගින් නොවැම්බර් 11 ඉරිදා “නුපන් බිලිදාගේ දිනය” ලෙස නම් කරමින් එදින යැදුමේ හා නිරාහාර ශීලයේ දිනයක් ලෙස ගත කරන්නැයි ඉල්ලා තිබිණි. මෙදින පැවැති ඉරුදින දිව්‍ය පූජා හැමෙකකම පාහේ මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන දේශන පැවැත්වීමට ගරු පියවරුන් කටයුතු යොදා තිබූ අතර විශේෂ දැනුවත් කිරීමේ **15 පිටුවට**



තේවන්ගේ සහාය තිබූ විශේෂ දේශනයක් (සේනා - ඉයාන මොහොමඩ්)

ජපමාලය රථවාහන වලට

මේ විශ්වාසයේ වසරේ දී කතෝලික විශ්වාසය ලොවට ප්‍රකාශ කිරීමේ මගක් වශයෙන් රථ වාහනවල ජපමාලය ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබේ. කතෝලික සැදැහැවතුන් සිය විශ්වාසය ලොවට ප්‍රකාශ කිරීම සඳහා සිය රථවාහනවල රියදුරු අසුනට ඉදිරියේ ජපමාලය එල්ලා තබන්නට යොමු වී සිටින බවක් වාර්තා වේ.



අමරකාමේ සැන්ඩි සුළු කුණාටුව වරටට පමණක් නොව අසල් වැසි රට රාජ්‍යයන් වලට ද විපත් පමුණුවමින් මහත් විනාශයක් සිදු කළේය. ඉන් පිටිත, දේපළ මෙන්ම තවත් බොහෝ දේ විනාශ විය. මේ අතර වූ දේවමාතා ප්‍රතිමාවක් විනාශ නොවී තිබූ අයුරු.

අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්!

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය අධිකරණයේ ස්වාධීනත්වය සහ සාධාරණ ක්‍රියාකාරිත්වයට බලපෑම් එල්ල කරන සිදුවීම් වෙත දැඩි අවධානය යොමු කර සිටී.

ප්‍රජාතන්ත්‍රවාදය සත්‍ය ලෙස ක්‍රියාත්මක වීමට නම් ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන කොටස් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූල වෙමින් සාධාරණ සහ නිදහස්ව සිය වගකීම් ඉටුකිරීමට සමත්විය යුතුය. ව්‍යවස්ථාදායකය සහ විධායකය කවර හෝ අන්දමේ වෙනස්කම් අධිකරණය සමඟ වන්නේ නම් මිත්‍ර ලීලාවෙන් ඒවා විසඳාගත යුතුය. අධිකරණය නීතිය පසිඳීමේ සුවිශේෂී වගකීම දරා සිටින හෙයින් ඊට ගරු කරමින් සහ නිදහස් ක්‍රියා කරන්නට ඉඩ දෙමින් කටයුතු කරන අතර නීතියේ ආධිපත්‍යයට බලපෑම් කිරීම නීතියට හා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන බලපෑමක් තර්ජනයකි.

මේ තත්ත්වය තුළ අප විධායකයෙන් සහ ව්‍යවස්ථාදායකයෙන් ඉල්ලා සිටිනුයේ මේ අවදානම් සහගත තත්ත්වය තුළ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරමින් එහි ක්‍රියාකාරිත්වයට කවර තත්ත්වයන් යටතේ හෝ බාධා නොකරන ලෙසයි.

✽ අති උතුම් මැලකම් කාදිනල් රංජිත් හිමිපාණේ සභාපති ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය

✽ අති උතුම් නෝබර් අන්ද්‍රාදි හි.ම.හි. රදගුරු හිමිපාණේ මහලේකම් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය

කල්පිටියේ පාරම්පරික ධීවරයේ අනතුරේ

කල්පිටිය මීසමට දේවස්ථාන 16 ක් අයත්ව තිබේ. මොහොත්තුවාරම, උච්චමුනේ, පල්ලියවත්ත, බන්නලංගුන්දුව, කිරිමුන්දල්, බුකලන්, පලගතුරය යන ප්‍රදේශවල පදිංචිව සිටින පාරම්පරික ධීවරයින්ටත්, සින්නමුන්නකරය, බෝට්ටු වාසිය, තාරදුව යන ප්‍රදේශවල පදිංචි ධීවරයින්ටත්, ඔවුන් රැකියා කටයුතු මෑතක සිට නිසියාකාරව කරගැනීමට නොහැකි වී ඇත. **15 පිටුවට**



ගබ්සාව නීතිගත කිරීමේ අනතුර පෙන්වා දීමට සක්‍රීය ලේඛක පිරිසක් සිටිය යුතුයි

ගබ්සාව නීතිගත කිරීම මිනිසුන්ට අනුමත කිරීමක්. එය පස්වන පනත උල්ලංඝනය කිරීමක් මෙන් බැරෑරුම් තත්ත්වය ජනතාවට පැහැදිලි කර දීම මාධ්‍යයේ යුතුකමකි. ඒ අතින් බලනකොට අපගේ කතෝලික ලේඛකයන්ගේ දායකත්වය අල්ප බව කණගාටුවෙන් වුව සඳහන් කළ යුතුව ඇතැයි බැල්කම් පෙදෙසේ රදගුරු සමුළු ගාලාවේ පැවැති ජාතික ගීත කොමසමේ රැස්වීමේ මුලසුන හොබවමින් එහි සභාපති අති උතුම් වින්ස්ටන් ප්‍රනාන්දු දී.ස.නී. රදගුරු හිමිපාණේ පැවසූහ.

ජාතික උපාධ්‍ය ගරු ලියෝ පෙරේරා පියතුමාගේ සහභාගිත්වයෙන් පැවැති මේ රැස්වීමේදී තවදුරටත් අදහස් දැක්වූ රදගුරු හිමිපාණේ සමාජයේ දැවෙන ප්‍රශ්න වලට මැදිහත්වීම කතෝලික ලේඛක යුතුකම යැයි ද උත්සව, සංවත්සර පැවැත්වීමට වඩා ගබ්සාව නීතිගත කිරීමේ අනතුර පිළිබඳව විරෝධය දක්වා ජනතාව පෙළ ගැස්විය යුතු යැයිද, කතෝලික ලේඛක සංවිධාන මෙයට වඩා වගකීම වටහාගෙන ක්‍රියා කළ යුතු යැයි ද පැවසීය.



ශ්‍රී ලංකාවේ පළවන ඉපැරණිම සිංහල පුවත්පත
කොළඹ කතෝලික මුද්‍රණාලය, කොළඹ 8, දු.ක. 2695984, 4899611 ෆැක්ස් 2692586
වෙබ් අඩවිය: www.colombocatholicpress.lk
දුරකථන අංකය: 011 2695984, 4899611

විශ්වාසයේ වසර දහම ව්‍යක්තා 6

13 වැනි සංශෝධන හෙවත් පළාත් සභා ව්‍යුහයන් ගේ සාර්ථකත්වය හා දැක්වීමක් පිළිබඳව අවංකව මැනීමට හැකිවීමක් නැත්තේ එය අවංකව කිසිදු පාර්ශවයක් විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහයක් නොදැරූ නිසාය. විශේෂයෙන්ම අපේ රටේ නිදහසෙන් පසුව ප්‍රජාතන්ත්‍ර ව්‍යුහයන් දුර්වල වීමට හේතු පාදක වූ කරුණු ගණනාවක්ම තිබේ. ඒ සියලුම කරුණු 13 වැනි සංශෝධනය හා පළාත් සභා ක්‍රියාත්මක වීම කෙරෙහි අතිශයින් බල පෑ බව මෙහි ලා සඳහන් කළ යුතුය.

දේශපාලන තලයේ ඇති වි තිබෙන අධිකාරිවාදී ප්‍රවණතාවය මෙන්ම විශේෂයෙන් විධායක බලතල හිඳවීමකාරී ලෙස හා වගවීමෙන් තොරව භාවිත කිරීමෙන් අධිකාරිවාදී ප්‍රවණතාවය වර්ධනය විය. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මෙය ඉතාම දැඩි ලෙස ආයතන ගත විය. 78'න් පසු ජනාධිපති තනතුරට පත් වූ එක් අයෙකු හැර ඇතිකුත් අය මෙම බලතල පාවිච්චි කිරීම පිළිබඳ ගැටලු සහගතය. නිදහසින් පසු දිගින් දිගටම බලය මධ්‍ය ගත කිරීමේ ප්‍රවණතාවය විශාල වශයෙන් දකින්ට ලැබුණි. විනිවිද භාවයක් පිළිබඳ වගවීමක් තිබෙන ආණ්ඩුකරණයක කැපවීමක් අපට දක්නට නොලැබීම බලය බෙදීමේ සංකල්පයට එරෙහිව යන ප්‍රවණතාවයක් ලෙසට දැක්විය හැකිය.

අපේ රටේ ප්‍රජාතන්ත්‍ර ව්‍යුහය දුර්වල වීමට තවත් හේතුවක් වූයේ විශේෂයෙන්ම සුලුතර ජන කොටසට එරෙහිව සිදු වූ වෙනස්කම් හා තීරණ ගැනීමේ ව්‍යුහයෙන් පිටම. කිරීමට දැරූ උත්සාහයන්ය. ඒකීය ව්‍යුහය සම්බන්ධයෙන් ගත් කල එහි ප්‍රධාන ගති ලක්ෂණය වන්නේ තීරණ ගන්නා එකම ආයතනය පාර්ලිමේන්තුව වීම හා බහුතර කැමැත්ත මත තීරණ ගැනීමයි. එම තීරණය කිසිම ආකාරයක ප්‍රශ්න කිරීමකට හෝ අධිකරණයේ ප්‍රශ්න කිරීමකටද හැකියාවක් නොමැත්තේය. පාර්ලිමේන්තු බහුතරය වාර්ගික බහුතරයක් ලෙසට පරිවර්තනය වීමෙන් වාර්ගික ගැටලුව ඇතිවීමට හේතු පාදක විය.

13 වැනි සංශෝධනය යථාර්ථයක් වීමට නම්...

ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සංවිධානය වීමේ නිදහස වරින් වර සීමා කිරීම සහ දේශපාලන කරලියේ දැකින්නට ලැබෙන දේශපාලන ප්‍රවණතාවය උතුරේ මෙන්ම දකුණේද ආණ්ඩු පක්ෂයේ මෙන් විපක්ෂයේද දැකින්නට ලැබේ.

සමග ඉන්දියාව වරින්වර තම නියෝජිතයින් හරහා ශ්‍රී ලංකා ආණ්ඩුව සමග සාකච්ඡා කරනු ලැබීය. 1987 වසරේ මුල් භාගයේදී ද මේ සම්බන්ධයෙන් විශේෂ ලිපි ලේඛනද සකස් කළේය. මෙම ගිවිසුම මගින් අපට අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු දෙකක් තිබේ. ඉන් පළමු වැන්න දේශපාලන තලයේ හෝ සමාජයේ මේ පිළිබඳව පුළුල් සංවාදයක් නොවී තිබීම හා දෙවැන්න ලෙසට ඉන්දියාව සමග බොහෝ සම්බන්ධතා තිබෙන බව කවුරුත් පිළි ගන්නා බණ්ඩාරණායක පවුලේ ආණ්ඩු පක්ෂයද හෝ සිංහල ජාතිය දෙමළ විරෝධී සතුරු

තුළින් ශ්‍රී ලංකාව බහු වාර්ගික, බහු ආගමික සහ බහු භාෂාවලින් යුක්ත බහුවිධ රටක් බව නිල වශයෙන් පිළිගනු ලැබීය. සෑම වාර්ගික කණ්ඩායමක් ම තමන් සතු සුවිශේෂී වූ සංස්කෘතික හා භාෂාමය අනන්‍යතාවයක් තිබෙන බවත් එම අනන්‍යතාවය සැලසුම් සහගතව ප්‍රවේශයෙන් පෝෂණය කළයුතු බවත් පිළිගෙන තිබේ. උතුර සහ නැගෙනහිර ප්‍රදේශය දෙමළ ජනතාව වාසය කරන ප්‍රදේශයක් ලෙසටත් සහ උතුර නැගෙනහිර ඒකාබද්ධ කරමින් බලය බෙදීමේ ඒකකයක් ඇති කිරීමට එමගින් එකඟ වී තිබේ. එසේම යුද්ධයෙන් අවතැන් වූවන් නැවත පදිංචි කිරීමටත් සහ මෙම ගිවිසුම අත්සන් කර පැය 72ක් ඇතුළත සියලුම ආයුධ සන්නද්ධ කණ්ඩායම් සතු අවි ආයුධ හමුදාවට භාරදීමටත් සහ හමුදාව කඳවුරුගත වීමටත් තීරණය වී තිබුණි. ඉන්දියාව මේ සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයකට යොමු වූයේ ගැටුමට පාර්ශ්වයන් වූ පාර්ශ්ව කරුවන් සමග ගිවිසුම ඇති නොකිරීමයි. මීට අත්සන් තැබීමේ ක්‍රියාවලියට එල්.ටී.ටී.ඊ සංවිධානය සහ දෙමළ දේශපාලන නායකයින්ට ද එක්කර ගතයුතුව තිබුණි. ඒ වෙනුවට අත්සන් කළේ ඉන්දියාව සහ ශ්‍රී ලංකා ආණ්ඩු පමණකි. මේ සම්බන්ධයෙන් වූ ශ්‍රී ලංකා රජයේ සහ එල්.ටී.ටී.ඊ යේ අවශ්‍යතාවය ඉෂ්ට කරන බවට ඉන්දියාව විශාල වගකීමක් භාර ගනු ලැබීය.

“ ඉන්දු-ලංකා ගිවිසුම තුළින් ශ්‍රී ලංකාව බහු වාර්ගික, බහු ආගමික සහ බහු භාෂාවලින් යුක්ත බහුවිධ රටක් බව නිල වශයෙන් පිළිගනු ලැබීය. සෑම වාර්ගික කණ්ඩායමක් ම තමන් සතු සුවිශේෂී වූ සංස්කෘතික හා භාෂාමය අනන්‍යතාවයක් තිබෙන බවත් එම අනන්‍යතාවය සැලසුම් සහගතව ප්‍රවේශයෙන් පෝෂණය කළයුතු බවත් පිළිගෙන තිබේ. ”

එවකට බලයේ සිටි එජාප ආණ්ඩු පක්ෂය පමණක් මෙම ගිවිසුමට අත්සන් කිරීමෙන් කාලය ඉක්මවා ඇදී ඇදී යන්නට වීමයි. දකුණේ සිංහල සමාජයේ බහුතරයක් මෙම ගිවිසුමට විරුද්ධත්වය ප්‍රකාශ කළේ 13 වැනි සංශෝධනය පිළිබඳ හරිහැටි අවබෝධයක් හෝ අධ්‍යයනයකින් ද තොරවය. බලය බෙදීමට අවශ්‍ය නැතැයි කියන ජාතිකවාදී බලවේගයන්ට මෙය එක්තරා ආකාරයකට අවකාශයක් වූයේ 13 සම්බන්ධ යෙන් තම දේශපාලන මතය ඉදිරියට පවත්වාගෙන යාමටයි.

ඉන්දු ලංකා ගිවිසුම ඇති වූ 1987 වසරේ දී තිබූ සමාජ පසුබිම පිළිබඳව ද අප අවධානය යොමු කිරීම අවශ්‍ය වෙයි. ඉන්දු ලංකා ගිවිසුම ඇති වීමට විවිධ කරුණු කාරණා තුඩු දුනි. ඊට එක් හේතුවක් වූයේ ඉන්දු-ලංකා ගිවිසුමට හේතුපාදකයක් වූයේ උතුරේ ප්‍රශ්නය පමණක් නොව දකුණේ සිංහල ජනසමාජය තුළ තරුණ නැගීම්මක් ඇති වීමයි. ඒවා කළමණාකරණය කිරීම සඳහා උතුර තවත් අයකුගේ වගකීමකට නතු කරවිය. ඉන්දියාව මෙම ගැටලුව භූගෝලීය ප්‍රශ්නයක් ලෙස දිගින් දිගටම භාවිත කරමින් සිටී.

ඉන්දු-ලංකා ගිවිසුම ඇති වූ වාර්ගික කලකෝලාහල

ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර 1983 දී ඇති වූ වාර්ගික කලකෝලාහල

අයවැය තෙලේ බැඳෙන පොදු ජනතාව

2 013 මුදල් වර්ෂය සඳහා වූ අයවැය ලේඛනය නොවැම්බර් 08 වෙනිදා මුදල් ඇමැති ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ 8 වැනි අයවැය ලේඛනය වූ මෙවර අයවැය සාමාන්‍ය ජනතාවගේ ජීවන මග පහසු කර ගැනීමට කළ යෝජනා වලට වඩා මහ පරිමාණ ධනවතුනටත්, කෝටිපති මෝටර් රථ ධාවකයන්ටත් සෙන සැලසූ අයවැයක් ලෙස ජනතාව නගන චෝදනාවල යම් සත්‍යතාවයක් ගැබ්ව තිබේ.

තිස් අවුරුද්දක් තිස්සේ හිඟත්තාගේ තුවාලය බඳුළු උතුරේ යුද්ධය කෝකටත් තෙලයක් ලෙස ජනතාවට සහන සැලසීමට එරෙහිව නැඟී සිටියේය. යුද්ධය අවසන් වීමෙන් පසු අවි ආයුධ හා යුද මෙහෙයුම් වෙනුවෙන් වැයකළ කෝටි - ප්‍රකෝටි ගණනින් මුදලින් රටේ ජනතාවට දැනෙන ආර්ථික සංවර්ධනයක් ඇතිකරනු ඇතැයි වූ බලාපොරොත්තු ඉටු නොවූ සිහින බවට පත්වී ඇත.

බලාපොරොත්තු වූ සහන අයවැයෙන් ලැබී නැතැයි රාජ්‍ය සේවකයන් ආධිපාලි කියද්දී ඒ බත් පතම අනුභව කරන පෞද්ගලික අංශයේ මිලියන 4 ක් වූ සේවකයන්ට කිසිවක් ලැබී නැත. එහෙත් ජීවන වියදම් ගැටළු, ඉන්ධන ගැටළු හා එදිනෙදා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිල විවිධ බඳු මගින් අහස උසට නැග තිබේ. අවසානව නම් ජනතාවට පටි තද කරගන්නැයි විවිධ උපදේශයන් ලබාදෙන කේවරීට දේශපාලකයන් ජනතාවගේම ධනය විවිධ වේෂයෙන් ගසාකෑමය. අල්ලස, දූෂණය, නාස්තිය, ගසාකෑම පහළ මට්ටමේ සිට ඉහළටම ඔහු දිවගොස් ඇති රටක සාමාන්‍ය ජනතාවට සිදුව ඇත්තේ හුළං බී තුල්ලන්තටය.

2011 වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 450 ක් වූ අතර 2012 දී එය රුපියල් බිලියන 462 ක් විය. 2013 වසරේ දී අයවැය හිඟය රුපියල් බිලියන 507 දක්වා ඉහළ ගොසිනි. රටේ ආර්ථික සංවර්ධනය උදෙසා අයවැය හිඟය පියවා ගැනීම සඳහා විවිධ ක්‍රමවේදයන් උපයෝගී කරගන්නා අතර නාස්තිය හා දූෂණය වලක්වා ගැනීමට නිසි ක්‍රමවේදයක් නොවීම මහත් අභාග්‍යයකි. බොහෝවිට එක පැත්තකින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ යද්දී විදේශ ණය ප්‍රමාණය ද ඉහළ යමින් තිබේ. මීට වසර කීපයකට පෙර මෙරට එක් පුරවැසියකුගේ ණය මට්ටම රුපියල් දස දහසක් වූ අතර එය මේ වනවිට රුපියල් ලක්ෂයේ සීමාව ද පසුකර ඇත. මෙරට පෙළන විදේශ ණය බර පෙන්නුම් කරන එක් දර්ශකයක් ලෙස එය සැලකිය හැකිය. විදේශ විනිමය අනුපාතය ශීඝ්‍රයෙන් ඉහළ යමින් රුපියල බරපතල ලෙස අවප්‍රමාණ වෙමින් පවතී. වෙළෙඳ ශේෂයේ පරතරය ඉතා විශාල ලෙස ඉහළ යමින් පවතින පසුබිමක අපුරු වදන් මාලාවක දැවටූ 2013 අයවැය යෝජනා ඉෂ්ඨ සිද්ධි කර ගත හැකිද? ඒ ඉලක්ක එලෙසින්ම ජය ගැනීමට අප සමත් ද?

දේශීයත්වය හා දේශීය කරණය ගැන මහා ඉහළින් කතා කරමින් 'රේසින් කාර්' බඳු රහිතව ගෙන්වන්නට අවසර දෙන්නේ කාගේ වුවමනාවන් සපුරාලන්නද? මෙරට ජනගහනයෙන් 1% අඩු සුවිශේෂී ඇත්තන්ගේ මහදොළ සපුරාලන්නේ ජනතාවගේ ජීවන බර තව තවත් වැඩි කරමිනි. දේශීය කිරී ගොවියා වෙනුවෙන් එතෙරින් ගෙන්වන කිරිපිටි වල බඳු වැඩිකර ඇතත් බවුසර් ගණන් කිරී කාණුවල ගලා ගියේ ඒවායින් කිරිපිටි තැනීමේ නිසි ක්‍රමවේදයක් මෙරටට තවමත් නැති නිසා නොවේද?

2015 දී දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහිකරමු යන්න මෙදා අයවැයේ තේමාව විය. දිළිඳු බව තුරන් කිරීම දෙක ගණනාවක් තිස්සේ දේශපාලකයන් තෙපලු රසකතාවක් මුත් ජනතාවට එය තිත්ව වී ගොසිනි. මේ වසරේ ආර්ථික වර්ධනය වේගය 6.5% දක්වා පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ම ප්‍රකාශ කරන තත්වයන් තුළ අද රටට අවශ්‍ය වී ඇත්තේ පුහු ආරෝපයන් තැවැර සිහිබෝල කතාන්දර නොවේ. අධික බදුබරන් ගෙලවක හිලි දුක්විඳින මෙරට බහුතරයක් ජනතාවගේ හෙට දවස නංවන්නට හැකි, පාලකයන්ද කැපවීම් කරන ක්‍රමවේදයකි. ඒ සඳහා තව කොයි තරම් කාලයක් බලා සිටිය යුතුද?

කැමැත්තෙන් තිත්ත ඇත්ත





අද ඇතැමෙක් ජීවත්වන්නේ සදාකාලිකව ජීවත්වන්නට පැමිණි ලෙසයි

රූකඩ රාජ්‍යේ කටුනේරියේදී

කටුනේරිය මිසමේ ප්‍රතිච්ඡාලනයේ ඉදිරිපස වලට ආධාර පතා ප්‍රියන්ත රාජ්‍යේ "රූකඩ රාජ්‍යේ" නොවැම්බර් 17 ප.ව. 2.30 ට හා ප.ව. 6.30 කටුනේරිය සා. සෙබස්තියන් ප්‍රාථමික විදුහල් ශාලාවේදී රංගන කැරණි.

සා. සෙබස්තියන් තරුණ සම්භිත මෙය සංවිධානය කළේය.

ශ්‍රී ලාංකීය පිරිස්

පවසට නිර්මාණ ඒවන්න

මහනුවර පදවි ජනමාධ්‍ය කේන්ද්‍රය 'පවස' නමින් සැලැස්වූ 2012 වසරේ හතරවන වරටත් පළ කිරීමට කටයුතු යොදා තිබේ. මෙවර නේමාව වන්නේ 'දෙවපුත්' මෙලොවට ගෙනා සාමය පැතිරීම කිතුනු අභියෝගයයි' යන්නයි. ඔබගේ ලිපි, රචනා වචන 250 කට අඩු වනසේ ජනමාධ්‍ය කේන්ද්‍රය, 141, ඩී. එස්. සේනානායක විදිය මහනුවර යන ලිපිනයට වහාම එවන්න.

"අද අපට දෙවියාණන් ආරාධනය කරන්නේ මනස්ථාප වී ආපසු උන්වහන්සේ වෙතට හැරෙන ලෙසටයි. සමහර අය අද ජීවත්වන්නේ සදාකාලිකව ජීවත් වීමට පැමිණි ආකාරයටයි. අපගේ කෙටි ජීවිත කාලය ගත කරන්නේ අන් අයට උපකාර කරමින්ද? අන් අයට ජීවත්කිරීමට අනෙකුත් දෙමින්දැයි මළුවන්ගේ මංගල්ලය දිනයේදී

බදුල්ල රඳගුරු අති උතුම් වින්සන්ටන් ප්‍රනාන්දු දී.ස.නී හිමිපාණෝ බදුල්ල පොදු සුසානා භූමි දෙව්මැදුරේ දේව මෙහෙය පවත්වමින් පැවසූහ.

මේ දේව මෙහෙයට ගරු ප්‍රසන්න ස්වර්ණාධිපති සහ බදුල්ල මිසමි සහායක ගරු රොබට් ජේකබ් පියතුමෝ හවුල් වූහ.

ශ්‍රී ලාංකීය ගුණවර්ධන

කඳුන 150 සැමරීමට පස් අවුරුදු සැලැස්මක්

කඳුන සා. සෙබස්තියන් මුනිදු සිද්ධස්ථානය 145 වැනි වාර්ෂික මංගල උත්සවයේ සිට පස් අවුරුදු සැලැස්මක් මත කටයුතු සකස් කර ගැනීම සඳහා පසු ගියදා සිද්ධස්ථාන පාලක, ගරු නිහාල් අධිවන් පෙරේරා පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මිසමි සහාය විසින් විශේෂ සාකච්ඡා සභාවක් කැඳවන ලදී. මෙම අවස්ථාවට ගරු හේමන් ප්‍රනාන්දු පියතුමා සහ ජල-විදුලිය සම්බන්ධව අදාළ නිලධාරී මහතුන්, කඳුන පොලිස් ස්ථානාධිපති තුමා, ආරාධිත මහත්ම මහත්මීනු, ගරු පැවිදි සහෝදර සහෝදරියෝ ද



සහභාගී වූහ. මෙහි 145 වැනි වාර්ෂික මංගලය යෙදී ඇත්තේ 2013.01.20 වැනි ඉරුදිනක බවත් ජනවාරි 11 දින සිට මංගල කටයුතු ආරම්භ කරන බවත් සිද්ධස්ථාන පාලක පියතුමා ප්‍රකාශ කළේය.

එ.වි. ජේ. කල්දේරා



වෙන්කප්පුව මිසමේ දරුවන් එකසිය අනූවකට වැඩිහිටි දේව ප්‍රසාද නිධානය දානය කිරීමට පැමිණි සලාපුරු රඳගුරු අතිඋතුම් දේවශ්‍රීත වැලැක්ස් මෙන්සිස් හිමිපාණන් සහ හලාවත පදවි අනුනායක ගරු පීටර් චාල්ස් පියතුමන් වෙන්කප්පුව මිසමි සේවක ගරු ග්‍රෛන්ස් විසේරා පියතුමන් ඇතුළු මිසමි දායක සභාව දුසම් පාසල් දරුවන් ඇතුළු පිරිස පිලිගත් අවස්ථාව.

සේයා - ජේ. කේ. මයිකල්. සටහන - ප්‍රියන්ත පිටර්ස්

අසිපා නියෝජිතයෝ ඉරබඩගම මිසම බැහැරකිති

හලාවත පදවියේ නයිතමඩම වින්තන මධ්‍යස්ථානයේ පැවති අසිපා 6 වැනි ජාත්‍යන්තර සමුළුවේ ඉතා වැදගත් අවස්ථාවක් වූයේ කොළඹ, හලාවත, කුරුණෑගල රඳගුරු පදවිවල නෝරාගන් කිතුනු ඒකකවලට මෙම අන්තර් ජාතික සමුළුවේ සාමාජික සාමාජිකාවන්ගේ පැමිණීමයි. ඒ අනුව මෙම සමුළුවට සහභාගිවන විදේශික නියෝජිතයන් හතර දෙනෙක් සහ මෙරට අසිපා නියෝජිතයින් දෙදෙනෙක් ඉරබඩගම මිසමට පැමිණියහ.



හෙට්ටිරිප්පුව දේවස්ථානයට ඔවුන් හරසරින් පිළිගත් අතර දිවා පූජා යාගයටද සහභාගී විය. ඉන් අනතුරුව මුළු දේවස්ථාන සභාවට ඔවුනොවුන් එකිනෙකා හඳුනා ගැනීම හා එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීම සිදුවූ අතර හෙට්ටිරිප්පුව දහම් පාසල් දරුවන් විසින් ගායනයෙන් හා නැටුමෙන් දස්කම් දැක්වීය. දුනසේවා සහා නියෝජිතයින්, දහම් පාසල හා තරුණ සමිතිය නියෝජිතයන් සමඟ විශේෂ සාකච්ඡා වටයක් පැවත්වූ අතර ප්‍රදේශයේ පවතින මල් පෝච්චි

කම්හලක් නැරඹීමටද, නිවෙස් කීපයක් හා රෝගීන් බැහැරකීමටද ගියහ.

දකුණු අප්‍රිකාව නියෝජිතය කරමින් අතිඋත්තම ග්‍රිප්ස් ජෝශප් ලොබින්හා රඳගුරු හිමිපාණන්ද තායිලන්තයේ ගරු සුචේට් ලුවිස්සාම් ඉන්දියාවේ ගරු ජෝශප් නෙඩුම් පෙට්ලේ පියතුමන්ද ඉන්දුනීසියාවේ රවිලීනා ක්‍රිස්ටීනා ශ්‍රී ලංකාවේ රත්ගික ප්‍රියසාන් රෙබෙකා ඇලෙක්ස්සැන්ඩර් සහභාගී වූහ. කුරුණෑගල පදවි අසිපා අධ්‍යක්ෂ ගරු රූපස් තැලිස් පියතුමා හා ඉරබඩගම සංඝය විසින් මෙය සංවිධානය කරන ලදී.

ජේ. බී. එච්. ලිවේරා



අහරදගුරු පදවි සහයක රඳගුරු අති උතුම් මැක්ස්වල් සිල්වා හිමිපාණන් විසින් මහමුව කුරුණා සා. ආනා දෙවිවිමන්දි ප්‍රමුක් 175 කට අභිවෘද්ධිආලේපය දානය කරනු ලැබීය. මෙම දිව්‍ය යාගය සඳහා ජේසු හිකායික ගරු ජෝර්ජ් ඇන්ටනි පියතුමාද සහභාගී වූ අතර මිසමි සේවක ගරු ඇන්ටනි ජයලත් පියතුමා, ගරු පැවිදි සොයුරියන් හා දහම් ගුරු මඬුල්ල කටයුතු සංවිධානයට එක්වීය.

ක්‍රියාන්ත වර්ණකුල

කළුළිය සා. ජුවකීනු මුනි දෙව්මැදුර

ශ්‍රී ලංකාවේ ජුවකීනු මුනිදුන් හට කැපකර ඇති දෙව්මැදුරු ඇත්තේ දෙකකි. ඒ කළුළිය සහ බියගම පමණි.


ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කොළඹ මිහමුව මහා මාර්ග යෙන් කපුවත්ත හංදියෙන් වමට හැරී සරු සාර පොල් රූප්පා පසු කරමින් සැතැපුම් 3/4 ක් පමණ යන විට කළුළිය මේ ඓතිහාසික දෙව්මැදුර දිස්වේ. ඉතාමත් පැරැණි දෙව් මැදුරක් වන මෙම දෙව්මැදුරේ ඓතිහාසික වටිනාකම කියවෙන ඉපැරැණි ලියකියවිලි ද එදා මිසම භාරව සිටි වගකිවයුත්තන්ගේ විශෝචිතව සමඟ වටිනා දෙව්මැදුරේ ඉතිහාසගත ලියකියවිලිද ඔවුන් සමගම මිය ගොස් අද නව පරපුරට ඉතිරිව ඇත්තේ ගම ගැන ජනප්‍රවාද හා මුඛ පරම්පරාගත කථා පමණි.

ඒ අනුව අද කළුළිය නමින් සුපතල මෙම ග්‍රාමය එදා එරමිණිය, හිඹුටු, බෝවිටියා, කපු, දං, කෝකිරිල්ල - වැරැල්ල වැනි ලදු කැලෑවකින් වැසී තිබිණි. එදා පෘතුගීසීන් විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත් අඩංගුවට ගෙන මිහමුව සිට කොළොම්නොටට, නැවතැංගවීමට පයින්ම අරගෙන ගිය කපුවත්ත පාරටත්, නැව්දුටු පිටිය නොහොත් කඳුන නැදුරුපිටියටත්, කොළොම්පුරය සිට පුත්තලම දක්වා දිවෙන ඉපැරැණි ඕලන්ද ඇලටත් පරාක්‍රම බාහු රජු සිය යුධ සේනාවට ආහාරය සඳහා අස්වැද්දු මුතුරාජ වෙල්යායටත් මායිම්ව තිබූ මෙම ගම්මානයට ප්‍රථමයෙන්ම පදිංචියට පැමිණ ඇත්තේ මොරටුව සහ උණවටුන ප්‍රදේශයෙන් පවුල් තුන හතරකි. ඒ පිරිස කපුවත්ත මිලිලගහ අම්බලම යන ප්‍රදේශයේ, පැල්පත් අටවා ගෙන ටික කලක් ජීවත්වීමෙන් පසුව ඉපැරැණි ඕලන්ද ඇල සමීපයට පැමිණ ගොඩ ගොවිතැන් කරමින් හා මිරිදිය ඔසුන් අල්ලාගෙන ජීවනෝපාය සරි කර ගත්තෝය.

කාලයාගේ ඇවෑමෙන් මේ ගොවිපවුල් තුන - හතර ගොවිපවුල් හත අටකට පරිවර්තනය වෙමින් පොඩි ගම්මානයක් බිහි විය. එවකට කඳුන මිසම භාරව සිටි ගෝවේ සිට පැමිණි ජුවකීනු ඇල්බැර්තු නම් පිය තුමා දිනක් සැදෑ සුව විදීම සඳහා ඔරුවක නැගී යන සඳ ඉතාමත්ම සමගියෙන් සමාදානයෙන් ජීවිතය ගෙන යන මේ ගොවි පවුල් කිහිපය පියතුමාගේ නෙත ගැටුනේය. ඉන් ඉක්බිති ඔරුවෙන් බැස ගත් පියතුමා ඔවුන් සමීපයට යන විට ඔව්හු පියතුමාට වැද නමස්කාර කළහ. පියතුමා ඔවුන්ගේ සුවදුක් විමසීමේදී ආගම ගැන දැඩි හක්කියකින් සිටින මේ පිරිසට ආගම සැනසිල්ලේ කරගෙන යන්නට පුංචි දෙව්මැදුරක අවශ්‍යතාවය පියතුමා තේරුම් ගෙන ඔවුන්ට හැකි ඉක්මනට පුංචි දෙව්මැදුරක් තනා දීමට පොරොන්දු වූයේය.

ගරු ජුවකීනු ඇල්බැර්තු පියතුමා සමඟ මේ ගම්වැසියන්

අදුර්භක



දෙව්මැදුර සෑදීමට කැලෑව එළි පෙහෙළි කළහ. කැලෑව එළිවීම නිසා පියතුමා ගමට 'කළුළිය' නම ව්‍යහාර කර ඇති බැව් අදත් ගම්මුන් අනුමත කරන ජනප්‍රවාදයකි. කළුළිය මේ ගොවි පවුල් කිහිපයට නව

දෙව්මැදුරක් තැනීමට පියතුමා ගම්මුන් සමඟ හරි හරියට වෙහෙස මහන්සි විය. පියතුමා මේ පුංචි දෙව්මැදුර තැනීම සඳහා තම කරින් ලී දඩු ඇද්ද බවට මුඛ පරම්පරාගත කථාවලින් අනාවරණය වෙයි. කාලයාගේ ඇවෑමෙන් මැටි ගැසූ කුඩා දෙව්මැදුරක් සාදා නිම වූහි. එහෙත් අවාසනාවකට වගේ තමන්ගේ සංකල්පයක් අනුව ගොඩ නැගුණු දෙව්මැදුරේ මල්පල හට ගන්නවා දැකිනට පෙරාතුව ජුවකීනු ඇල්බැර්තු පියතුමා හදිසියේම රෝගාතුරව ස්වර්ගස්ථ වූයේය.

ඉමහත් සොචට පත් ගම්මුන් හඬා වැලපෙමින් කළ ගුණ සැලකීමක් වශයෙන් මේ පුංචි දෙව්මැදුර ජුවකීනු ඇල්බැර්තු පියතුමාගේ නාම සාන්තවරයා. වන ශු. ජුවකීනු මුනි තුමාට කැප කරන ලදී. එපමණක් නොව දෙව්මැදුරේ අල්තාරය ඉදිරිපිට ගරු ජුවකීනු ඇල්බැර්තු පියතුමාගේ දේහය තැන්පත් කරන ලදී.

එදා පවුල් 15 ක් පමණ විසූ කළුළිය අද පවුල් 3,000 ද ඉක්මවමින් යයි. එදා මැටි ගැසූ පුංචි දෙව්මැදුර අද සුවිසල් දෙව්මැදුරක් බවට පත්ව ඇත.

නව මිසම සේවක ගරු ටෙරන්ස් ප්‍රනාන්දු සහයක ගරු රිඩ් ජෙල්ටන් පියතුමන්ගේ මෙහෙයවීමෙන් මිසමේ කටයුතු සිදු කැරේ.

ලෙස්ලි පෙරේරා



පල ගැලීම, නාය යෑම. අකුණු සර වැදීම වැනි ස්වභාවික විපත් නිරන්තරයෙන් සිදුවන රත්තපුර පදවි බල ප්‍රදේශයේ පොදු ජනතාව එම විපත් අවම කර ගැනීමත් ප්‍රථමාධාර පුහුණුව දීමත් සඳහා ආපදා පුහුණු කම්ටුවක් පත්කර ගැනිණ. පුහුණු කඳවුරක් සෙත්මිණි අධ්‍යක්ෂ ගරු ටෙක්සි දිසානායක පියතුමා විසින් රත්තපුර පදවි දහම් සේවා මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබිණ. ජායාරූපයේ වමේ සිට ආපදා පුහුණු කිරීම් දිසා කොමසාරිස් මේජර් ඩබ්. ඒ. අයි වික්‍රමසිංහ, සහය ප්‍රධාන කොමසාරිස් ඩේමිගස් සිල්වා, ගරු පෝල් ප්‍රනාන්දු පියතුමා, ගරු ටෙක්සි දිසානායක පියතුමා හා සෙත්මිණි පරිපාලක සුනිල් ප්‍රනාන්දු මහතාද වෙති.

තියබෝල්ඩ් සමරතුංග

සා. විසෙස්තිද පාලිලා සමිතියේ තුඩැල්ල දිසා සභාව මගින් හෙදිකක ධර්ම විවේකයක් මඩු පුද බිමේදී පවත්වනු ලැබීය. ප්‍රැන්සිස්කන් හිකායික දේශනාවාදී ගරු වම්නදු ජෝසප් පියතුමන් විසින් ධර්ම විවේකය මෙහෙය වන ලදී. එම ධර්ම විවේකයට සහභාගී වූ සාමාජික සාමාජිකාවන් ගරු පියතුමන් සමඟ ප්‍රදීප කැමරාවට පෙනී සිටි අයුරු.

සටහන - ප්‍රැන්ක වික්‍රමසිංහ. සේයා - වසන්ත



ජේරාදෙණිය ශ්‍රී කුරුසියේ කනකරාමයේ පැවදී සොයුරියෝ විසින් සංවිධානය කරන ලද වාර්ෂික පොළ මෙවරත් උත්කර්ශණීය අයුරින් සා. තෙරේසා දෙව්මැදුරු භූමියේදී පැවැත්විණ. මේ එහි අවස්ථාවකි.

ජුඩ් ජේ. ප්‍රනාන්දු



එයට දිනය සතියේ මහ ඒ වසරේ

යුතු බවයි. දුන්නේ ඉද්ධවූ ඉහළපතින්දායි. මගේ පුජාත්වර

සංවත්සරය ද (20 වන සංවත්සරය) යෙදී තිබුණේ එදිනයි.

මියමේ සැදහැවත් ජනතාව මෙම අඛණ්ඩය දැනගත් විට ඔවුන් කීවේ "ඔබවහන්සේට ශ්‍රද්ධාකර්මයක් නොකර සනීපවෙන් කියල අපි යාවිඤා කරනවා. නමුත් ඔබවහන්සේ ඒ සතියේ මියමේ ඉන්න ඕන. රෝහලේ නොවෙයි".

15 පිටුව


ආ ගරු සාර්වෝ භෞතික පියතුමා

"සාත්තවරයන්ගේ සමෝස ධර්මලාභය කෙරෙහි ද විශ්වාස කරමි." පුද්ගලික යාවිඤාවලදී, පවුලේ යාවිඤාවලදී මෙන්ම සාංඝික යාවිඤාවලදී, විශ්වාස ලක්ෂණය උච්චාරණය කිරීමේදී, පුත පුතා අපි මේ වචන සමූහය පුරුද්දෙන් කියන නමුත්, එහි අරුත ගැඹුරින් තේරුම් ගන්නේ කීයෙන් කීදෙනෙක් ද? නොවැම්බර් මාසයේ මේ ගැන යොමු වීම වඩාත් උචිත යයි මම හඟිමි. මෙම වාක්‍යය තුළ සැඟවී ඇති "මැදිහත් යැදුම" හා එහි වලඹර භාවය ගැන මගේම අත්දැකීමයි ඔබ සමඟ බෙදා ගන්නේ.

එල දරණ මැදිහත් යැදුම

එමෙන්ම අපගේ යාතිකාව ස්වර්ගීය පියාණන් වන යොමු කිරීමේ දී "අපට කරුණා කළ මැනව" කියා යොදන අතර, සාත්තවරයන්ට කන්නලව් කරන්නේ "අප නිසා යාවිඤා කළ මැනව" කියාය. මෙම ලිපියේ අරමුණ මැදිහත් යැදුම ගැන යොමුවකි.

"ප්‍රතික්ෂේප වුණා. ඊළඟ වසරේ පාස්කුවට දේව කැමැත්ත වූයේ මා උදරාබාධයක් හේතුවෙන් රෝහල්ගත වීමයි. අළු බදාදා මා සිටියේ රෝහලේ. ශල්‍යකර්මයෙන් පසුව සුවය ලබමින් සිටියදී තවත් අතුරු ආබාධයක් ලෙස මගේ ශ්‍රවණ ශක්තිය හීනවුණා. පරීක්ෂණ කිහිපයක්ම ගැනීමෙන් පසුව කරුණ විශේෂඥ මහතා පැවසුවේ කණට ද ශල්‍යකර්මයක් කළ



"මා වෙනුවෙන් පොඩි යාවිඤාවක් කරන්න "පියාණනි" කියා ඇවටිලි කරන අයවලුන් අපට දිනපතාම පාහේ මුණ ගැසේ. තමන් වෙනුවෙන් මෙන්ම, අනුන් වෙනුවෙන් කරන මැදිහත් යැදුම එලදායකය යන්න මගේ අත්දැකීමයි. මේ හා සබැඳි සත්‍යය අත්දැකීම් කිහිපයක් අතරින් දෙකක් පමණක් මං බෙදා ගන්නවා. දැනට වසර 19 කට පෙර එක්තරා මිසමක් භාරගෙන සුළු කාලයකින් මට විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා ධර්ම විවේක කිහිපයක්

කරනි. ඒ අතරම ජයග්‍රාහි සභාවේ සිටින සාත්තවරයන්ගේ මැදිහත්කම පතා ද යදිති. ඉද්ධිකාගිතිස්ථානයේ වද විදින ආත්මයන් අසරණය. ඔවුහු ජයග්‍රාහි සභාවේ හා සටන් කරන සභාවේ මැදිහත් යැදුම් මත යැපෙමින් තම වද විදීමේ කාලය කෙටිකර ගනිති. එය ද දේවි පියාණන්ගේ අසීමිත අපරිමිත සාත්තවරයන්ගේ භාවය මගය.

මෙහෙයවීමට ඇරැඹුමක් ලැබුණා. එයට සහභාගි වීම රඳාගැනීම වියදම් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඊළඟ වතාවේ අවස්ථාව ලබා දෙන බවට පොරොන්දු වෙමින්. ඊළඟ වතාවේ සියල්ල සුදානම්කර මිසමේ වැඩ බැලීම සඳහා පියතුමකුද නම්කර මා නිදහස් කළා. එවර, ඒ පාස්කු කාලය නිසාත්, එය එම මිසමේ මගේ පළමු පාස්කුව නිසාත් මිසම ජනතාව හරස් කපමින් - "අපි යාවිඤා කරනවා ඒ ගමන ඔබට නොලැබෙන්න" කියලා. ඔවුන්ගේ යාවිඤාව ඉටුවුණා. රඳාගැනීමෙන් අනුමැතිය හා අවසරය ලැබුණත් සියල්ල සුදානම්ව තිබුණත් මොනයම් හේතුවක් නිසා හෝ "විසා

ඒවතුන් සඳහා යැදීමේදී "අප නිසා යාවිඤා කළ මැනව" වැනි යැදුමක් කරන අතර මෙලොවින් සමුගන් අයවලුන් වෙනුවෙන් කරන යැදුම් වලදී "ඔවුන් නිසා යාවිඤා කළ මැනව" වැනි වැකියක් පාවිච්චි කරමු.

මෙහෙය සිටි මිදි වලින් සැබව පලදාවේ සහ අසීරුකේ පලමු කොටස මෙන්ම ගවයන් සහ බැට්ටවන්ගේ ද පලමු පලදාව ආදී සෑම එකක්ම දිවැස්සිවරුන්ට ලබා දෙන්න. එයට හේතුව ඔවුන් ඔබලාගේ හායක පුස්තකවරුන් වීමයි. ඒ කෙසේ වුවත් ඔබලාට දිවැස්සිවරුන්කු හැක්කම්, ඒවා දුප්පතුන්ට ලබා දෙන්න. ඔබ පුස සෑදී හැම, පලදාවේ මුල් කොටස ගෙන, අණ පහන් අනුව එය ලබා දෙන්න. එසේම ඔබ මිදි පුස හෝ තෙල් බුළුමක් විවිධ කරන විට, එහි පලමු කොටස දිවැස්සිවරුන්ට දෙන්න. සැබවින්ම මුදු, අපදම් සහ ඔබලාගේ සියළුම දේපලවල පලමු කොටස් හුඹලාව නිවැරදි යයි සිතන ආකාරයට ලබා ගෙන, අණ පහන් අනුව දානය කරන්න. ස්වාමින් වහන්සේගේ සහ දිනායකදීම, හුඹලා එකට සැමිණ පුස කඩා සිතූන ප්‍රදානය කරන විට, පුළුමයෙන්ම හුඹලාගේ පවි හොසගවා උච්චාරණය කරන්න. එවිට හුඹලාගේ පරිත්‍යාගය ඉද්ධිව එකක් වනු ඇත.

සභා 50 කොටස
සභා පියණර
මහාචාර්ය ඇන්ටන් මිමන විසිනි
අපෝස්තුළුවරු දොළොස් දෙනාගේ
ඉගැන්වීම හෙවත් ක්‍රියාකේ - 8

තම අසල්වැසියා සමඟ අසමාජයේ සිටින කිසිම කෙනෙක්, ඔවුන් අතර සමගිය ඇතිවන තුරු, මෙයට සහභාගි නොවන්න. එසේ නොවේ නම් හුඹලාගේ පරිත්‍යාගය අපවිත්‍ර එකක් වනු ඇත. මෙම පරිත්‍යාගය සම්බන්ධයෙන් ස්වාමින් වහන්සේ මෙසේ පවසා ඇත. "සෑම විටම සහ සෑම තැනම පිරිසිදු පුළුච්චි මට ඔප්පු කරන්න. මන්ද, මම ඉපිදීමට රජ කෙනෙකිමි. සියලු රටවල සෙසඟ මාගේ නාමයට ගරු බිය දක්වති" (මැතෂ් 1:11,14).

පහන් හිමි ගෑමට ඉඩ හොදෙන්න. හුඹලාගේ ඉග පටි හොබදා හොබන්න. සෑම විටම සුදානම්ව සිටින්න. හේතුව "අපගේ සම්ප්‍රදානව් වහන්සේ කුමන පැයකදී එන සේක්සයි හුඹ හොදෙන්නහුය." (මැතෂ් 24:42). හුඹලාගේ ආත්මයන් සඳහා යහපත් දේ කුමක් ද. සෙවීම සඳහා හිතවීම මුණ ගැනෙන්න. අවසාන මොහොත දක්වා හුඹලාගේ පරිපුර්ණ බව ඔප්පු හොඳලාගෙන, සමස්ත ජීවිත කාලයම අදහස්ලෙසේ කිසිදු වාසියක් අත් නොවනු ඇත.

තම අසල්වැසියා සමඟ අසමාජයේ සිටින කිසිම කෙනෙක්, ඔවුන් අතර සමගිය ඇතිවන තුරු, මෙයට සහභාගි නොවන්න. එසේ නොවේ නම් හුඹලාගේ පරිත්‍යාගය අපවිත්‍ර එකක් වනු ඇත. මෙම පරිත්‍යාගය සම්බන්ධයෙන් ස්වාමින් වහන්සේ මෙසේ පවසා ඇත. "සෑම විටම සහ සෑම තැනම පිරිසිදු පුළුච්චි මට ඔප්පු කරන්න. මන්ද, මම ඉපිදීමට රජ කෙනෙකිමි. සියලු රටවල සෙසඟ මාගේ නාමයට ගරු බිය දක්වති" (මැතෂ් 1:11,14).

අවසාන කාලයේ දී බොරු දිවැස්සිවරුන් සහ මුලා කරන්නන් බොහෝ ප්‍රමාණයක් පැමිණෙන්නේ ය. බැට්ටවන්, වාක්‍යය බවට පත්වන්නේ ය. ආදරය, වෙරය බවට පත්වන්නේ ය. අධර්මයකටම සිසු වර්ධනයන් සමඟ මිනිසුන් එකිනෙකාට වෙර කිරීමටත්, ගිණ පීඩා කිරීමටත්, එකිනෙකාට පාවිච්චිටත් පෙළඹෙන්නේය.

ආත්දෘෂ්ටි බහුල සොමය, හිට්ලර්ගේ, විශ්වාසවන්ත සහ ස්වාමින් වහන්සේට කීව්ගියක් ගෙනෙන පුද්ගලයන්ව රඳාගැනීම වඩා හොඳ සහ හේවාචාරවරු වශයෙන් හුඹලා තෝරා ගත යුතු වේ. ඔවුන්ගේ දූත සේවාව දිවැස්සිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ සේවයට සමාන වේ. හුඹලා ඔවුන්ට පහන් කොට සැලකිය යුතු නොවේ. දිවැස්සිවරුන් සහ ගුරුවරුන් සමඟ ගෞරවනීය තත්වයක් ඔවුන් තුන්කි විදිති.

එවිට ලෝකය මුලා කරන්නා දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ වේදයෙන් පෙන් සිටින්නේ ය. ඔහු "ඥාණ සහ අරුම පුදුම දේ" (මැතෂ් 24:24) කරනු ඇත. ලෝකය ඔහුගේ හස්ත වලට යටවෙනු ඇත. මෙයට පෙර කිසිව දිනෙක සිදු නොවී ඇති ඉතා දරුණු ගිණකාර ක්‍රියාවන් ඔහු සිදු කරනු ඇත.

හුඹලාගේ ගැටලුවක් කරගෙන යන්න. හුඹලාගේ දූතවේ ක්‍රියාවන් දිනටම කරගෙන යන්න. අපගේ ස්වාමින් වහන්සේගේ සුඛාර්ථයේ සඳහන් වන ආකාරයට සෑම දෙයක්ම කරන්න.

එවිට මානව සංහතිය දූවෙන විනිශ්චයකට මුහුණ දෙන අතර "බොහෝ දෙනා බිඳ වැටෙනු ඇත" (මැතෂ් 24:10). එසේම විශාල වි යනු ඇත.


හුඹලාගේ ගැටලුවක් කරගෙන යන්න. හුඹලාගේ දූතවේ ක්‍රියාවන් දිනටම කරගෙන යන්න. අපගේ ස්වාමින් වහන්සේගේ සුඛාර්ථයේ සඳහන් වන ආකාරයට සෑම දෙයක්ම කරන්න.

එවිට මානව සංහතිය දූවෙන විනිශ්චයකට මුහුණ දෙන අතර "බොහෝ දෙනා බිඳ වැටෙනු ඇත" (මැතෂ් 24:10). එසේම විශාල වි යනු ඇත.

ඉබහ සතියට

ජීවිතයේ අරුත පහදන මරණය ගැන කියන මළවුන්ගේ මාසය

මරණය ගැන යමක් සිතන්නට කිසියම් කාල පරිච්ඡේදයක් වෙන් කර ඇත්තේ මුළු ජීවිත කාලයටම විශේෂයෙන් වයස්ගතවීම හා රෝගාකූරවීම් සිදුවන අවස්ථාව දක්වා ම එය අමතක කරන හෙයිනි. වසරෙන් මාස 11 ක කාලයක් මරණය පමණක් නොව මරණයේදී අපට අහිමි වන ජීවිතය ගැන නොසලකා සිටිද්දී නොවැම්බර් මාසය ඒ සඳහා යොදා ගනී. කිසිවක් කර කියා ගත නොහැකි තත්වයට පත්වන තුරුම ජීවිතයක උතුම්කම නොසලකා හරී. උපත හා විපත යන දින දෙක හැරුණු විට මිනිසුන් බොහෝ දෙනෙක් තම කාලය වැය කරන්නේ ජීවිතයට අවශ්‍ය ආකාරයට හෝ එම ජීවිතය පවත්වාගෙන යෑමේ අරමුණ පිළිබඳව කිසිම තැකීමක් නොකරය. මෙයින් අප නොඇතුළත්ව අවබෝධයෙන් තොරව ගත වන්නේ ඉතාම කෙටි කාලයක් වූ දේරු අවධිය පමණි. දෙවියන් වහන්සේ සියළු ජීවිත වඩා මිනිසා ඉතා උතුම්කොට මැවූ සේක. ජීවිතයට, තීරණ ගන්නට හැකියාව ඇත්තේ මිනිසාට පමණි.



ඇත්තේ ස්වභාව ධර්මය විනාශ කිරීමට කළ ක්‍රියාවන් නිසා දූෂණය වූ වාතයයි. නිවහන ගොඩනගා ගෙන ඇත්තේ ජීවිතයට සුදුසු ලෙස නොව වෙළෙඳ පොළට අවශ්‍ය ආකාරයට ය. එසේ නම් පුරාණ

සඳහා තමන්ගේ ම පුත්‍රයා මෙලොවට එවා වදාලේ ඒ මනුෂ්‍යයා ස්වරූපයෙනි. එයින් ද පෙන්වුම් කළේ මනුෂ්‍ය ජීවිතයට ඇති වටිනාකමයි. මළවුන්ගේ මාසයේ මනුෂ්‍ය අවබෝධ කරගත යුතු දෙයක් වන්නේ මරණය උපතත් සමගම රැගෙන එන්නක් බවයි. එම මරණය නාවකාලිකය. අනන්ත ජීවිතය සඳහා විවර කරන දොරටුවකි. අනන්ත ජීවිතයට පිවිසීමට හැම කෙනෙකුටම පහසු නැත. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැවසූ ආකාරයට එම පිවිසීම "ඔවුන්ට ඉදිකටු මලින් රොගා යාමටත් වඩා අපහසුය. පරිත්‍යාගය හා කැපවීම ඒ සඳහා අවශ්‍ය වේ. ජේසුස් සමීදුන් මනුෂ්‍යයන්ට තමන් කළ යුත්තේ කුමක්දැයි පැහැදිලිවම පෙන්වා දුන් සේක. භෞතික ජීවිතය කෙරෙහි දක්වන අසීමිත ලොල් බව නිසා මිනිසාට තම ආධ්‍යාත්මික ජීවිතය ගැන සිතීමට කාල වේලාවක් නොමැත. මුදලට ඇති තෘෂ්ණාව පිසීන් තරගයට යොමු කර ඇති හෙයිනි දේරුවාගේ සිට මහල්ලා දක්වා හැම තරාතිරමකම අයට සිදුවී ඇත්තේ හැල්මේ දිවීමට ය.

උතුම් මිනිසන් බවක් ලැබී ඇති මනුෂ්‍යයා තමාට ලැබී ඇති වරම ඉතාමත් වැරදි ලෙස පරිහරණය කරමින් පහන් යැයි සැලකෙන ඇතැම් සත්ත්ව වර්ගයන්ට ද අපහාස වන ආකාරයට හැසිරෙයි. එහෙත් දෙවියන් වහන්සේ තමාගේ ම සමානකමට මැවූ මනුෂ්‍යයාට තම තමාට රිසි සේ හැසිරීමට අයිතියක් නොමැත. "දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවූ සේක. දෙවියන් වහන්සේගේ ම ස්වරූපය අනුව ඔවුන් මවා වදාල සේක. පුරුෂයා ද ස්ත්‍රිය ද වශයෙන් ඔවුන් මැවූ සේක. (උත්පත්ති 1:27). මෙවැනි ගෞරවයක් උතුම්කමක් හා වටිනාකමක් ලබා දී ඇති මනුෂ්‍යයා තමන්ගේ ක්‍රියාවන් දේව අභිමතය අනුව හැඩ ගස්වා ගෙන නැත. මෙම මිනිස් වටිනාකම සැලකිල්ලට ගෙන නොවේ ද, ආදි මනුෂ්‍යයා දේව අභිමතයට ක්‍රියා නොකර කළ වරදට වන්දි ගෙවීම

අත්තේ ස්වභාව ධර්මය විනාශ කිරීමට කළ ක්‍රියාවන් නිසා දූෂණය වූ වාතයයි. නිවහන ගොඩනගා ගෙන ඇත්තේ ජීවිතයට සුදුසු ලෙස නොව වෙළෙඳ පොළට අවශ්‍ය ආකාරයට ය. එසේ නම් පුරාණ ගිවිසුමෙහි ආදී මනුෂ්‍යයා මෙන් වන්නේ මිනිසා ද දේව ඕනෑකම් වලට පටහැනි ලෙස හැසිරෙමින් තමාගේ වළ තමා ම කණිමින් සිටි එහෙත් බලන්න, එදා කොතරම් අංග සම්පූර්ණ ලෙස මනුෂ්‍යයා මවා ඇද්ද කියා. "උත්වහන්සේ ඔවුන් නැණ නුවණින් ද අවබෝධයෙන් ද පිරවූ සේක. යහපත හා අයහපත ඔවුන්ට අනාවරණය කළ සේක. උත්වහන්සේ ඔවුන්ට අවබෝධය ද දුන් සේක. ජීවිත මග ඔවුන්ට දැන්වූ සේක." (උපදේශකයා හෙවත් සීරාන් 17:7,8,11) අපට පෙන්වා දුන් ජීවිත මාර්ගය පැහැදිලිය. අසල්වැසියාට ප්‍රේම කිරීමය. එය තමාගේ ජීවිතයට ඇති ආදරය ලෙසින් ක්‍රියාත්මක කළ හැකිය. සාගින්නෙන් සිටින්නන්ට ආහාර දීමෙන්, පියාසව සිටින අයට පානය දීමෙන්, ආගන්තුකව සිටින්නන්ට නිවාස සැපයීමෙන්, වස්තු නැති අයට ඒවා ලබා දීමෙන්, රෝගාකූරව සිටින අයට අවශ්‍ය මාංශ සැපයීමෙන් ය. මෙලෙස පවසන්නේ දෙවියන් වහන්සේ නිළිණ කළ ජීවිතය සුරකිමක කිරීමට ය. මරණයට වටිනාකමක් ලබා දීමට ය. මරණයට වටිනාකම ඇත්තේ ජීවිතය අර්ථපූර්ණ වන්නේ ජීවත් වන කාලය තුළ මිනිසා ක්‍රියාකරන ආකාරය අනුවය. එය ක්‍රිස්තුන් වහන්සේ පෙන්වා දුන් විමුක්ති මාර්ගය හැර අනෙක් අතුරු මාර්ගයක් නොවේ. ක්‍රිස්තුන් වහන්සේ මරණය ජයගත්තේ ආත්මාර්ථය පරාජය කළ යුතු බවට ආදර්ශයක් සපයමිනි. කිතුනුවන්ට ද ආත්මාර්ථය පරාජයකොට පරාර්ථයෙහි නොපිහිටා මරණය ජයගත නොහැකිය.

දඹලම ආලෝකි හෙල්සන්



ශාම යැදුමට සහ තොද යැදුමට අත්වැලක් ලෙසින්

දෙවන සතිය ඉරිදා
දා යම යැදුම
150 වැනි ශීය



ශුද්ධ ලියවිලි වසර

(35)

ගරු දාසා සෙල්වන් වැලිකඩාආරච්චි පියතුමා

පසුගිය සතිය හා සබැඳේ (ආ) වගන්ති 3-5:
ශීයේ මෙම මැද කොටසින් විස්තරාත්මකව දැක්වෙන්නේ දේව වින්දනාවක පිළිවෙත තුළ ප්‍රශංසාව පුද කෙරෙන ආකාරයයි. ගායනය සඳහා විවිධ වූ සංගීත භාණ්ඩ යොදා ගැනීම තුළින් ගාමිබර් බවේ හා සොම්නස්බවේ බාහාරවරණයක් පෙන්වීම කෙරේ.

හැඩැති අත්තලින් ද : මෙම සංගීත භාණ්ඩය පැනලි සහ සහ ලෝහ තහවු දෙකකින් සැදුණකි.

වගන්ති 6:
මේ අවසන් වැකිය තුළ අන්තර්ගත වන්නේ ප්‍රශංසාව සඳහා විශ්ව ඇරියුමකි. එය ශීයට ද ග්‍රන්ථයට ද සරිලන අසුරුව නිමාවේ වදනකි.

ජීවමාන සියල්ලෝ :
“ජීවනමාන” යන්න හෙබ්‍රෙව් පිටපතේ වචනාර්ථය අනුව “හුස්ම ගන්නා” අය වශයෙන් බයිබලීය ලේඛනයන්හි දැක්වේ (උන්. 2:7). එය හුදෙක් මනුෂ්‍යයන් සඳහා පමණක් නොව සියලුම සත්ත්වයන් සඳහා යෙදෙයි. (උන්. 7:22).

අවධාරණය කර ප්‍රකාශ කරයි. ජෝබ්ට තිබූ එකම පරීක්ෂණය ද එය වූ අතරම ඒ සියලු දේ දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න අයුරින් ජය ගැනීමට ස්ථිර විශ්වාසය තුළ ඔහුට හැකි විය. ජෝබ් ස්ථිර විශ්වාසයෙන්ම සිටිමින් දෙවි පියාණන් වහන්සේට තම මුළු දිවියෙන්ම ප්‍රේම කළ බව සෑම මොහොතකම තහවුරු කළේය. සෑම මිනිසෙකුටම කොන්දේසි විරහිතව දෙවි පියාණන් වහන්සේට ප්‍රේම කළ හැකි බව ජෝබ් ඔහුගේම ජීවිතය තුළින් මනා ලෙස ඔප්පු කර පෙන්වූයේය.

අවසානයේ දී, දෙවි පියාණන් වහන්සේ ජෝබ්ට ආශීර්වාද කළ සේක. ඉන්පසු කාලයාගේ අවැරැදීමෙන් ජෝබ් එකසිය සහස්‍රයක් වසන් ජීවත් වී සහරාවැනි පරපුර දක්වා දරු මුණුබුරන් දැක දීඝායු වළඳා මරණයට පත්විය. දුක් වේදනා පිටුපස තිබෙන හේතු කිසිවක් අවබෝධ නොවුවද ජෝබ් ස්ථිර විශ්වාසයෙන් දිවි ගෙවීම දෙවි පියාණන් වහන්සේට ඉමහත් ප්‍රශංසාවක් විය. දෙවිපියාණන් වහන්සේ තුළ විශ්වාසයේ ස්ථිර ගමනක යෙදෙන්නට ජෝබ්ගේ අත්දැකීම අපගේම ජීවිත අත්දැකීම කරගැනීමට වෙර දරමු.

එම්. ඊ. ජනකානන්ද සිල්වා



ජෝබ්ගේ විශ්වාසයේ පණිවුඩය

දෙවිපියාණන් වහන්සේට සේවය නොකරන බවත්, ඕනෑම කෙනෙකු තමන්ට ලබා ගත හැකි ලාභ ප්‍රයෝජන වෙනුවෙන් පමණක් දේව සේවය කරන බව සානන්ගේ තර්කය විය.

එහෙත් සෑම දෙයක්ම ජෝබ්ට නැතිවී අන්ත අසරණ තත්ත්වයට පත් වූ විට ඔහු නැගිට, දුක දරාගත නොහැකිව තමන්ගේම වස්තූ ඉරාගෙන, හිස මුදුකොඩි, මුණින් වැටී වැද මෙසේ කීවේය: “මම කිසිත් නැතිව මව් කුසින් ආවෙමි; කිසිත් නැතිව පෙරළා යන්නෙමි. සම්පූර්ණයෙන් දුන් සේක; සම්පූර්ණයෙන් ගත් සේක; සම්පූර්ණ නමට ගරු පැසසුම් වේවා.” (ජෝබ් 1:21).

ජෝබ්ගේ කතාන්දරය තුළින් පහත සඳහන් දේවල් පැහැදිලිව අපට අවබෝධ කරගැනීමට සහය වේ:
මේ ලෝකයේ සියලුම දුක් පීඩා පිටුපස තිබෙන්නේ කුමක්දැයි අවබෝධ කරගැනීම අපගේ මිනිස් හැකියාවෙන් ඔබ්බට යන දෙයකි.

අදමිටුවන් තමන්ගේ ක්‍රියා අනුව විපාක ලබා ගනිති.

අපගේ ජීවන රටාවන් තුළ පවතින දුක් පීඩාවන්ට නිතරම දොස් පැවරීම නොහැකිය. අනැමවිට අපව ශුද්ධවත් භාවයට පත් කිරීමට හෝ අපගේ දේව විශ්වාසය සැබවින්ම පරීක්ෂා කිරීමට හෝ අපගේ ආත්මය ශක්තිමත් කිරීමට අපගේ ජීවිතයන් තුළ දුක් කරදරවලට ඉඩ සලසා තිබෙන්නට හැකිය. මේ සියල්ල අපට සලසා අපගේ ජීවිතයේ සෑම තත්ත්වයක් තුළම දෙවි පියාණන් වහන්සේට අප සැබවින්ම දක්වන්නා වූ ප්‍රේමය, ප්‍රශංසාව ඔවුන් වහන්සේ උරගා බලන බව නම් ඉතාමත් පැහැදිලිය.

දෙවි පියාණන් වහන්සේ අපට එළිදරව් නොකරන සේක නම් දුක, වේදනාව ඇති වන හේතු අපට අවබෝධ නොවන බව ජෝබ්ගේ කතා පුවත තුළින් අපට පසක් කර දෙයි.

දෙවිපියාණන් වහන්සේ කෙරෙහි අපගේ අවල විශ්වාසය පරීක්ෂා කර බැලීමේ පැහැදිලි මාර්ගයක් ලෙස විවිධ දුක් කරදර අපගේ ජීවිතයට පැමිණෙන බව අප හොඳින් අවබෝධ කර ගත යුතු සත්‍යතාවයකි. ජෝබ් දෙවි පියාණන් වහන්සේට කොතරම් ප්‍රේම කළේ ද යන බව ඔප්පු කිරීම ඔහු මුහුණ දුන් සියලු දුක් වේදනාවල අභිප්‍රාය වූ බව පැහැදිලිය.

දෙවිපියාණන් වහන්සේ සමඟ කිතුනුවකුගේ තිබිය යුතු සමීප සම්බන්ධතාවය පිළිබඳ ගැඹුරු හැඟීමක් ජෝබ්ගේ විශ්වාසයේ පණිවුඩය තුළ ගැබ් වී තිබේ. දෙවි පියාණන් වහන්සේ අප හා සමඟ ගැඹුරු සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට සහ අපට ආධ්‍යාත්මික පෝෂණයක් ලබා ගැනීමට දුක් වේදනා ප්‍රබල අත්දැකීමක් වන බව නොඅනුමානයයි.

දුක් වේදනාවලට හෝ දෙවිපියාණන් වහන්සේගේ සාධාරණත්වයට වඩා වැඩි යමක් ජෝබ්ගේ මෙම කතා පුවත තුළින් අපට සිහිගන්වයි. අපගේ ආදරය, ගෞරවය සහ වන්දනාව කෙසේ වුවත් දෙවි පියාණන් වහන්සේ සැබවින්ම එකම පරමෝත්තමයාණන් වහන්සේම බව ජෝබ් අපට ස්ථිරවම

“ඔබේ දැනින් මට රූපය දී ඔබ මා මැවූ සේක.
ඒ දැනින්ම දැන් ඔබ මා නසන සේකද?
ඔබ මා දැවිල්ලෙන් මැවූ බව සිහි කරන්න.
දැන් ඔබ මා යළි දැවිල්ලට හරවන සේකද?”
(ජෝබ් 10:8-9)

දරුවන් සිටින පියෙකුට හා මවකට එම දරුවන් එකම දවසේ මිය ගියහොත් හෝ කිසියම් විනාශයකට පත් වුවහොත් ඇති වන තත්ත්වය ඔබට සිතා ගත හැකි ද? දරුවන් දස දෙනෙකුගේ පියෙකු වූ ශුද්ධවූ බයිබලයේ සඳහන් ජෝබ්ට එවැනිම තත්ත්වයක් අත්දැකීයන්ට සිදුවිය.

උගස් දේශයෙහි වාසය කළ ජෝබ් විනාශ විනාශ ගරුක, අවංක, දේව භය ඇති, පවිත් වැළකී සිටි ඉතාමත් දැනුම් පුද්ගලයකු විය. මොහුට පුත්‍රයෝ සත් දෙනෙක් ද, දියණියන් තිදෙනෙක් ද වූහ. සත් දහසක් බැටළුවෝද, තුන් දහසක් ඔටුවෝ ද, එක් දහසක් ගව මහියෝද, පන්සියයක් කොටළු දෙකක් ද, මොහුට වූහ. මොහුට දැඩි දැස්හුද විශාල සංඛ්‍යාවක් සිටියේය. මේ සා මහත් ධන සම්භාරයක් ඇති කිසිවෙක් මුළු පූර්ව දිශා භාගයෙහි නොවීය.

දෙවි පියාණන් වහන්සේ කෙරෙහි ජෝබ්ගේ විශ්වාසය රැඳී පැවතුණේ මොහු ධන සම්පත් වලින් සුරක්ෂිතව සිටි බැවින් යැයි සානන් තර්ක කළේය. ජෝබ් පරීක්ෂා කිරීමට දෙවි පියාණන් වහන්සේ සානන්ට ඉඩ හැරිය සේක. ජෝබ්ට ඔහුගේ දරුවන්, ගව මහියන්, ඔහුගේ මිතුරන් අහිමි වූ අතර ධන සම්පත් සියල්ලම ඔහුට නැතිවිය.

මුළු ලෝකයම මේ අභියෝග මිනිසාට එරෙහි විය.

එහෙත්, “මේ සියල්ලේ දී ජෝබ් පව් කළේත් නැත, දෙවි පියාණන් වහන්සේ පිට දොස් තැබුවේත් නැත.” (ජෝබ් 1:22).

ස්ථිර විශ්වාසයෙන් සිටියද සියලු දේ අයහපත් තත්ත්වයට හැරෙන්නට විය. සානන් දෙවි පියාණන් වහන්සේට අභියෝග කරමින් ජෝබ්ට කායික ලෙස හානි පැමිණවීමට අවසර ඉල්ලා සිටි අතර කායික පීඩාවන් හමුවේ ජෝබ් දෙවිපියාණන් වහන්සේගේ මුහුණටම සාප කරනු ඇතැයි ද සානන් පවසා සිටියේ ය.

එවිට සම්පූර්ණ වහන්සේ කතා කරමින්, “හොඳයි, මම ඔහු නුම අනට භාර දෙමි. හැබැයි, ඔහුගේ ප්‍රාණයට නම් අත නොහියන්න,” යැයි සානන්ට වදාළ සේක. (ජෝබ් 2:6).

සානන් සම්පූර්ණ වහන්සේ වෙතින් නික්ම ගොස්, ජෝබ්ගේ යටි පතුළ පටන් හිස්මුදුන දක්වා ගරිරය සෑම තැනට දරුණු කුෂ්ඨයක් හට ගත්වා ඔහුට වද දුන්නේ ය. ජෝබ් අළු ගොඩේ වාඩි වී ඇඟ කසා ගැනීමට වළං කැබිලින්නක් ගත්තේය. එවිට ජෝබ්ගේ භාර්යාව කතා කරමින්, “මිය දේව භක්තිය පැවැත්තුවා මදිද? දෙවියන් වහන්සේට සාප කොට මිය යන එක වඩා හොඳ නැද්ද?” යැයි ජෝබ්ට පැවසුවාය. (ජෝබ් 2:9)

එහෙත් ජෝබ් ඊට පිළිතුරු දෙමින්, “මෝඩ ගැහැනියක ලෙස ඔබ කතා කරයි. අපි දෙවියන් වහන්සේ වෙතින් සැපත පිළිගනිමු නම්, විපතක් පිළිගත යුතු නොවේද?” යැයි ඇයගෙන් විමසුවේය. (ජෝබ් 2:10)

මේ ලෝකයේ කිසිම කෙනෙකු තමන් සිටින ආකාරයෙන්

අනැමවිට අපව ශුද්ධවත් භාවයට පත් කිරීමට හෝ අපගේ දේව විශ්වාසය සැබවින්ම පරීක්ෂා කිරීමට හෝ අපගේ ආත්මය ශක්තිමත් කිරීමට අපගේ ජීවිතයන් තුළ දුක් කරදරවලට ඉඩ සලසා තිබෙන්නට හැකිය.

අදට නියමිත දේව ප්‍රකාශන එළිදරව්ව සාහිත්‍යයට අයත් දානියෙල් හා මාක් සුභාරංචියේ 13 වැනි පරච්ඡේද වලින් උපුටා ගෙන ඇත. යුගාන්තයේ පැමිණෙන ලෝක විනිශ්චයට සියළු දෙනාටම සාමූහිකවද පෞද්ගලිකවද මුහුණ දෙන්නට සිදුවේ.



“ඔබ මට ජීවන මඟ හෙළි කරන සේක” නොවැම්බර් 18 - සාමාන්‍ය සමයේ තිස්තුන්වන ඉරිදින

“මම සාගතිට සිටියෙමි. ඔබ මට කන්න දුන්නෙහිද? මම පිපාසිතව සිටියෙමි. ඔබ මට බොන්න දුන්නෙහිද? ආදි ලෙස පෞද්ගලිකවම අප එකිනෙකාගෙන් අසනු ලබන්නේය. ඒ සඳහා මෙලොවදී කොතරම් සුදුසුම විය හැකිද යි සොයා බැලිය යුතුවේ. මෙය විනිශ්චය සඳහා ඇති බිය නිසා නොව මනුෂ්‍ය සමාජයේ ජීවත් වන විට අන්‍යෝන්‍ය සහජීවනය සඳහා කළ දෙයකි. පෞද්ගලික විමුක්තිය සඳහා පමණක් නොව සංසයේ අය සමඟ යා යුතු ගමනක් කිතුනු අපට ඇත්තේ ය. එමෙන්ම මගේ ගැලවීම ගැන මම වගකිව යුතු වන අතරම එම වගකීම තව කෙනෙක් මත පටවා අත් සෝද ගැනීමට නොහැකිය. මිනිස්ගේ දිනය හෝ පැය නොදන්නා නිසා සෑම විටම සුදුසුම විය යුතුවේ. වගකීම් කල් දැමීමට මෙහිදී ඉඩක් නැත. “මාගේ වචන කිසිදු පහට නොයන්නේය” යනුවෙන් උන්වහන්සේ පවසන්නේ මන්ද? උන්වහන්සේගේ ඉගැන්වීම් කිසිවිටෙක වෙනස්

කිරීමට කිසිවකුට අයිතියක් නැති අතර ඒවා සර්වසම්පූර්ණය. නියත වශයෙන්ම ඉෂ්ඨ සිද්ධි වන්නේය. එමෙන්ම සෑම කාලයකටම සෑම තැනකටම උන්වහන්සේගේ ඉගැන්වීම් එය උචිත වේ.

ලෝක අවසානය විස්තර කිරීමට ගාචිතා කර ඇති එක් සලකුණකි. ලෝක අවසානය ගැන විස්තර කිරීමට පේසුස් වහන්සේ ගාචිතා කර ඇත්තේ මෙවැනිම සලකුණු වන අතර ඊට එහා නොයයි. උන්වහන්සේ සියල්ල ගැන දැන සිටියද ඒවා විස්තර කිරීමෙන් වැළකෙන්නේය. මෙය උන්වහන්සේගේ සීමිත බව ප්‍රකාශ කිරීමකට වඩා මිනිසාගේ සීමිත බව පෙන්වීමටය. මාක් 13.4 අනුව උන්වහන්සේගේ ප්‍රධාන ගෝලයන්ගේ ප්‍රශ්නය වන්නේ මේ දේවල් කවද සිදුවන්නේද යන්නය. ඊට පිළිතුරු දෙන උන්වහන්සේ විවිධ සංකේත ඔස්සේ කතා කරන්නේය. හිරු මධුල අඳුරු වන්නේ ය. සිඳු මධුල එළිය දෙන්නේය. ආදී විස්තර මගින් සිදුවන්නට නියමිත දේ වඩා ප්‍රබල ලෙස විස්තර කරන්නේය. මෙසේ පේසුස් වහන්සේ දේව සැලැස්ම පිළිවෙලින් ඉදිරිපත් කරන්නේ ය. මෙයින් උන්වහන්සේ සතු දැනුම කොපමණ දැයි පෙන්වන්නේය. උන්වහන්සේ සියල්ලම දන්නා සේක. දෙවියන් වහන්සේ හා



මිනිසා අතර සම්බන්ධය මරණින් එහාට යන්නේය. මෙම සම්බන්ධතාවය මෙලොව ජීවිත කාලය තුළදී වර්ධනය වන්නේය. උන්වහන්සේ සමඟ මරණින් එහාට දිවෙන මෙම ගමනට සුදුසුම වන අයට මෙලොව ඇති බාධක ජයගන්නට ඇත. එසේ ජය ගන්නේ වඩාත් උතුම් ඉලක්කයක් කරා යෑමටය.

මරණින් එහා ජීවිතයක් නැතැයි පවසමින් අපගේ විශ්වාසය බැඳ දමන්නට උත්සාහ ගන්නා බොහෝ අදේව වාදීන් අද අප අතර ඇත්තේය. ඔවුන්ගේ ක්‍රියා කාලයය යථාර්ථවාදී නොවේ. තමන්ගේ මූල අමතක කරමින් අහසින් වැටුණු අය ලෙස ආත්මාර්ථකාමීත්වය තුළ විවිධ පවු දක්වමින් හා මත එල්ල සිටින්නෝය. එපමණක් ද නොව අත් අය මූලා කරමින් එම මත දරන්නන් බවට පත් කරන්නට උත්සාහ ගන්නෝ ය.

අපගේ විශ්වාසයට නොයෙකුත් අභියෝග අද හමුවේ. අප රටේ විවිධ බලපෑම් තුළින් කිතුනු අපගේ අයිතිවාසිකම් හිත කරමින් කිතුනු සාක්ෂි දැරීම අවම කරන ප්‍රයත්න ඇත. සංවිධානාත්මක ලෙස කිතුනු සභාවට එල්ල වන විවිධ බලපෑම් එද මෙන්ම අදත් ඇත. ලෝකිකත්වයට යොමු කරන කිතුනු වටිනාකම් බාල්දු කරන බලපෑම් ඉදිරියේ නොසැලී සිටින්නට සංසයක් ලෙස එකට අත්වැල් බැඳ ගත යුතුවේ. කිතුනු සභාව විවේචනය කරමින් වෙනත් බයිබල් ආගම් වලට සම්බන්ධ වන අය ද හානි කරන්නට මාන බලන්නෝය. අපගේ උද්යෝගය තව තවත් වැඩි කරගත යුතු යුගයකට අපි පැමිණ ඇත්තෙමු. කාලයේ සලකුණු නිවැරදිව දැන් සිටම හඳුනා ගන්නටත් ඒ පිළිබඳව ක්‍රියාත්මක වන්නටත් ශුද්ධාත්ම බලය පතමු.

ගරු උපුල් සිල්වා පියතුමා



ගබ්සා හිනි ලිහිල් කරන්නේ කාගේ වුවමනාවටද ?



කතුතුමනි,

බාගේ හෝ අන් අයගේ ජීවිතය විනාශ කිරීම ඊට අනුබල දීම බරපතල වරදක් බව සෑම ආගමකින්ම පෙන්වා දී ඇත. මෙයට නීතියෙන් පැහැදිලිව මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් පැබිමය. ගබ්සාව යනු මව්කුස වැඩෙන දරුවා (කළලය) විනාශකිරීමය.

විවිධ ජාතීන් සිටින බහු ආගමික, ධනවාදී සමාජවාදී

එකාධිපති රටවල් සමහරක් ගබ්සා කිරීමේ නිදහස තම රටවලට දී තිබුණද 1883 සිට ගබ්සා කිරීම තහනම් පනත නිත්‍යානුකූලව රැකගත් ආසියාවේ රටක් වශයෙන් ශ්‍රී ලංකාව හැඳින්වේ. ධර්මදේවීපය නමින් හැඳින්වෙන අප රටේ නීති විරෝධී ගබ්සා දිනකට 1000 ක් පමණ වාර්තාවේ. නීති ලිහිල් කර හෝ ගබ්සාවට ඉඩ දුන්නොත් ඒ ගණන දෙගුණ කුස කුළ වැඩෙන ඒ ජීවිතය විනාශ කර දමන්නේ ඔහු දරුවා (කළලය) මරා දමන අයට දඬුවමක් නැද්ද?

නියමය පරිදි ගබ්සාවක් සිදුකළ හැකිය. එය වරදක් නොවනු ඇත. එහෙත් දේව නිලිණයක් වූ මිනිස් ජීවිතයක් විනාශ කිරීම දෙවිඳුන්ට කරන මහත් අගෞරවයකි. ගබ්සාව ලිහිල් කර හෝ නීතිගත වුවහොත් එය පනින රිළවුන්ට ඉතිරි බාදීමක් වනු ඇත. ස්ත්‍රී දූෂණ ළමා අපචාර තවත් වැඩි වේ. උතුම්වූ මව් පදවිය කෙලෙසී යනු ඇත. දරු ගැබ සොහොන් ගැබක් වනු ඇත. පවුල් ජීවිත විනාශ නොවේද? මේ නීතිය ජීවිත විනාශ කරන්න අවසර දීමක් නොවේද? මවකගේ ජීවිතයට අනතුරක් වේය යන සැකය නිසා වෛද්‍යවරයකුගේ

ඇත. සත්ව ඝාතන හෙළා දකින මේ බොද්ධ රටේ ගබ්සාව නමැති මහා අපරාධය ළදරු ඝාතනය ගැන සොයා නොබලන්නේ මන්ද? මරන්න ගෙනයන ගවයකුට අහසදානය දෙන්න ඉදිරිපත් වෙන අය, මෙලොව එළිය දකින ආසාවෙන් සිටින අහිංසක දරුවන් මරා දමන්න නීති ගෙන එද්දී නිහඬව සිටින්නේ මන්ද? නොයෙක් අය නොයෙක් මතවාද ගබ්සාව ගැන ඉදිරිපත් කළත් කුමන හේතුවක් නිසා හෝ මව් කුස පිළිසිදගත් දරුවකු (කළලයක්) විනාශ කිරීම මහා පාප කර්මයකි.

මිනිස් ජීවිතයට ගරු කරන එහි අගය දන්නා කිසිවකු ගබ්සාවට කැමති නොවනු ඇත. මේ පනත ලිහිල් කර හෝ සම්මත වුවහොත්, ප්‍රොඩ් ඉතිහාසයක් උදාර සංස්කෘතියක් ඇති අප දහම් දිවයින දිනපතා දසවද දී මරාදමන දහස් ගණන් බොළඳුන්ගේ රුධිරයෙන් සේදී යනු ඇත.

ඩොරන් පෙරේරා මොරටුව

වෙහෙර ආදර්ශවත් ප්‍රත්‍ය ක්‍රියාවක්

කතුතුමනි,
පසුගිය නොවැම්බර් මස 02 වන දින නිරිපොල දේවස්ථානයට අයත් සුසාන භූමියේ මළවුන් සඳහා පවත්වන ලද දිවය යාගයට මාද සහභාගි වීම්. නිරිපොල මගේ බිරිඳගේ උපන් ගමයි. එදින පෙ.ව 10.30 ට පමණ ආරම්භ වූ දිවය යාගය මධ්‍යහ්න 2.00 ට පමණ ආරම්භ වූ දිවය යාගයෙන් පසුව පැමිණ සිටි සැමදෙනාටම ප්‍රතින දිවා ආහාර වේලක් මෙන්ම රසවත් අතුරුපසක් ද මිසම ගෞරව අසල වූ ගාලාවක සුදානම් කර තිබුණි. මේ අවස්ථාවට සහභාගි වූ මගේ සිතට සුවිශේෂ කාරණා දෙකක්

සිහි ගැන්විණි. එනම් එදා ජේසු සමඳුන් අන්තිම රාත්‍රී හෝජනයේදී අපට කළ ආරාධනයයි. ඒ කෙටියෙන් 'එකමුතුවී බෙදාගන්න' යන්නයි. දෙවනුව සිතට නැගුනේ ජේසුතුමන්ගේ මේ ආරාධනය පිළිගෙන ඒ අනුවම කටයුතු කළ මුල් කිතුනු සංඝයයි. කිතුනු අපගේ මළාවූ ඥාතීන් සිහිපත් කරන මළවුන්ගේ දිනය වැනි උතුම් දිනයකදී හෝ සුපුවන ජීවමාන කරමින් මේ සත් පුත්‍රයා ක්‍රියාව සංවිධානය කළ නිරිපොල මිසම සංඝය සත්‍ය ලෙසම ලක් කිතු සසුනට ආධිමත්වන සේ, ආදර්ශයකි.

ප්‍රේම සේනාධීර මරිට්කැලිය

දෙවිමැදුරැමංගල්ලෙට සල්පිල් තහනම් කරන්න

කතුතුමනි,
දෙවිමැදුරු මංගල්‍ය සමය දෙවිමැදුරු ආශ්‍රිත නොයෙකුත් සමිති සමාගම් හා දෙවිමැදුරු ගොඩනැගිලි ආධාර පනා නොයෙකුත් සල්පිල් සංවිධානය කිරීම සිරිතක්ව පවතී. 1970 දශකයේදී මංගල්‍ය සමය තුළ දෙවිමැදුරු භූමියේ සල්පිල් පැවැත්වීම සඳහා රඳගුරුතුමන් තහනමක් පැනවූ බව මතකයක් පවතී. එහෙත් ක්‍රම ක්‍රමයෙන් නැවත එම තත්වය මග හැරෙමින් දෙවිමැදුරු භූමි තුළ මංගල්‍ය සමයේ සල්පිල් පවත්වන්නට පටන් ගෙන ඇත.

මංගල්‍ය සමය ජනතාවගේ ආධ්‍යාත්මිකත්වය පෝෂණය කරන කාලයයි. ඒ වෙනුවෙන් පැවැත්වෙන නුවාන ධර්ම

විවේක වල එළ නෙළන්නට ජනතාවට අවස්ථාව ලබාදීම පාලක පක්ෂයේ යුතුකමයි. විශේෂයෙන්ම ගිහි අපෝස්තලික සේවාවන්වල නිරත වන අය අධ්‍යාත්මිකව මේ වකවානුව තුළ පෝෂණය ලැබිය යුතුය. මේ අය මිසමේ ජීවනාදිය ලෙස මිසමේ අධ්‍යාත්මිකත්වය ගොඩනැගීමේ පුරෝගාමීන් වන හෙයින් සල්පිල් සංවිධානයේදීද ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කරන්නේ ද මේ අයමය. මෙය අධ්‍යාත්මිකත්වය ගොඩනැගීමට බාධාවකි. මේ නිවාස සල්පිල් පැවැත්වීම සඳහා මංගල්‍ය සමයෙන් බැහැර දිනයක් යොදාගැනීම වඩා උචිතය. මෙය තරුණ පරපුර වෙනුවෙන් වඩාත් වැදගත්ය.

සීසිල් පෙරේරා කෙරවලපිටිය

වැඩකරන ජනතාවට අයවැයෙන් සැලකිය යුතු සහන ධීන!

කතුතුමනි,
රටක රාජ්‍යන්ත්‍රය පවත්වා ගෙන යාමටත්, රජයත් ජනතාවත් අතර ප්‍රසාදාත්මක ආකල්ප ගොඩනගා ගැනීමටත් රාජ්‍ය සේවකයා ප්‍රධාන සාධකයක් වනු ඇත. රාජ්‍ය සේවය කඩා වැටුණහොත් මුළු රාජ්‍ය නත්ත්‍රයම අක්‍රීය වනු ඇත.

මෙරට රාජ්‍ය සේවකයා තවමත් වර්තමාන රාජ්‍ය පාලනය කෙරෙහි දැඩි විශ්වාසයකින් හා බලාපොරොත්තුවකින් පසුවෙති. රාජ්‍ය සේවකයාට නියම ගෞරවයක්ද, දෙපයින් නැගී සිටිය හැකි අයුරු ශක්තියක්ද වර්තමාන රජය විසින් සපුරාලූ බව අවිවාදයෙන් පිළිගනී. නමුත් කණගාටුවට කරුණක් වන්නේ තවමත් එය ලියවිල්ලකට පමණක් සීමා වූණා මිස ප්‍රායෝගිකව ඉටු නොවනු මිරිදුවක් හා සමාන

වීමය. යුද්ධය නිමාවී ආසියාවේ 'ආශ්චර්යමත් රට' බවට පත්වෙමින් තිබෙන මේ අවස්ථාවේදී මෙරට රාජ්‍ය සේවකයාද ආසියාවේ ආශ්චර්යමත් රාජ්‍ය සේවකයා බවට පත්වීමට ඔවුහු ආසාවෙන් බලා සිටිති. එබැවින් ඔවුන් ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් කෙරේ අපේක්ෂා සහගතව බලා සිටිති. ඒ සඳහා ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් මෙවර අයවැයෙන් වත් ඔවුන්ට ලබා දී රාජ්‍ය සේවයේ ගෞරවයත්, ඔවුන්ගේ අභිමානයත් ප්‍රායෝගිකව ඉටු කිරීමට කටයුතු සලසා දෙන මෙන් ඉල්ලමි. එයින් රාජ්‍ය සේවයේ ඵලදායිතාවය වර්ධනය වී රාජ්‍ය නත්ත්‍රය ද ශක්තිමත් වනු නොඅනුමානය.

අජිත් කමල්ප්‍රිය ජයලත් බොල්ලො

ඉරුදින උපකාරක පන්ති තහනම් නොකරන්නේ ඇයි ?

කතුතුමනි,
ඉරුදින පියුෂන් පන්ති තහනම පිළිබඳව කතිකාවට ලක්වූ නමුත්, ළමා අපයෝජන, සහසික මිනිස් ඝාතන, විශ්වවිද්‍යාලවල විවිධ අර්බුද, ආදී මානසික වඩාත් ඉස්මතු වීම නිසා ඉරුදින උපකාරක පන්ති තහනම පිළිබඳ ප්‍රශ්නයට අදාළ මානසික යටවී ගියේය. අද සමාජයේ විවිධ ගිංසනයන්, තරුණ හා වැඩිහිටි අය අතර පමණක් නොව පාසල්වල සිටින පාසල් ළමුන් තුළද ව්‍යාජන වි ඇති බව විවිධ මාධ්‍යයන් තුළින්

දැනගන්නට ලැබී ඇත. එනම් මවු පාසල් දරුවන්ගේ විනය පිරිහෙමින් පවතින බව පෙනේ. මෙවන් තත්වයන් තුළ අද වෙනදාට වඩා ඉරුදින දහම් පාසලේ අගය වඩාත් ඉස්මතු වී ඇත. අද බොහෝවිට දහම් පාසල් පවත්වන්නේ ඉරුදින උදය කාලයේය. වර්තමානයේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ඇතැම් දරුවන් මෙන්ම සාමාන්‍ය පෙල හා උසස් පෙළ ඇතැම් දරුවන්ද ඉරුදින උපකාරක පන්ති කරා ඇදීයති. එසේ කරන්නේ බොහෝවිට

ඉරුදින දහම් පාසල් මගහරිමිනි. මේ සඳහා සැමවිටම දරුවන්ට පෙළඹවීම් කරන්නේ දෙමාපියන් විසිනි. නමුත් විශේෂයෙන් කිතුනුවන්ට වෙන්කර ඇති ඉරුදින මේ අයුරින් උපකාරක පන්ති කරා දරුවන් යොමු කිරීම එම දරුවන්ගේ දහම් දැනුම දුර්වල වීමට හේතුවන අතර, ඒ තුළින් බිහිවන්නේ ද සභාවාරාත්මක, ගුණ ගරුක දරුවකු නොව බොහෝවිට නොහික්වූනු දරුවන්ය. පාසලේදී මෙන්ම නිවස තුළින් ද දරුවන්ට ප්‍රමාණවත් දහම් දැනුමක් නොලැබේ. දරුවන්ට දහම් දැනුම බෙදා දෙන ප්‍රධානතම කේන්ද්‍රස්ථානය දහම් පාසල වන නිසා, දහම් පාසලින් ලැබෙන දහම්



දැනුම තුළින් දරුවා රටට බරක් නොවන දහම් දැනුමෙන් හෙබි හැදියාවක් ඇති දරුවකු බිහිවේ. අද දහම් ගුරුවරු වශයෙන් බොහෝවිට කටයුතු කරන්නේද දහම් ගුරු විභාග සමත් දහම් දැනුමෙන් පිරි

පුහුණු පිරිසකි. එමනිසා මෙම ඉරුදින පවත්වන උපකාරක පන්ති පැවැත්වීම දැන්වත් නැවැත්වීමට රජයේ බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු කළ යුතු කාලය පැමිණ ඇත. මේ සඳහා සර්ව ආගමික නායකයින්ගේ පූර්ණ මැදිහත්වීමක් ද තදබල ලෙස අවශ්‍යව ඇත. ඉරුදින මුළු දවසම උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට නොහැකි නම් පමණක්, අඩුතරමින් උදය කාලයේ දහවල් 2 පමණ දක්වා වත් මෙම තහනම ක්‍රියාත්මක විය යුතු බවත්, එසේ ක්‍රියාත්මක කළද, එම තහනම නිසි පරිදි ක්‍රියාත්මක වනවාද යන්න ගැනද, නිසි පසු විපරමක් කළයුතු බවද අවසාන වශයෙන් කියා සිටිමි.


මේරියන් රණසිංහ - ඒකල

භාවිත අප හිඳ ද ?

කතුතුමනි,
ලංකා නිතිරට අනුව ගත් කල වයස අවුරුදු 18 ට අඩු අය ළමුන් ලෙස හඳුන්වනු ලැබේ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේද මේ බව සඳහන් ව ඇත. ලංකා දුම්රිය නීති සංග්‍රහයේ 75 වන වගන්තියට අනුව වයස 8 ට අඩු ළමයෙකු විසින් කරනු ලබන කිසිදු ක්‍රියාවක් වරදක් නොවන බව එහි සඳහන් කර ඇත. පසුගිය කාලයේ ජනමාධ්‍ය මගින් අපට දැනගන්නට ලැබුනේ හද කම්පා කරනු ලැබූ සිද්ධිත්ය. අවුරුදු 14 ට අඩු කුඩා දරුවන් පිළිබඳ කිරීම් හා මරා දැමීම් පිළිබඳ සිද්ධීන් වාර්තා විය. මේවා අසන දකින අය අපේ අපොයි කිවත් මෙය තමුන්ට හෝ තමුන්ගේ කෙනෙකුට නොවනු නිසාත් තමුන්ට නොරිදෙන නිසාත් ඒ සිදුවීම තවත් සිදුවීමක් පමණි. මගේ කෙනෙකුට අපේ කෙනෙකුට මේ දේ සිදුවන තුරු අපි නිහඬයි. දකින දකින පාර වල හංදිවල බුදුපිළිම සුරුවම් ස්ථාපිත කර තිබුණත් පන්සල්, පල්ලි, කෝවිල් සැතපුමෙන් සැතපුමට තිබුණත් උදේ හවා ධර්ම දේශනා ජනමාධ්‍ය තුළින් විකාශනය වුවත් බොහෝ මනුෂ්‍ය

හදවත් තුළ පීචිත තුළ කිසිම ධර්මයක් නැතිව ප්‍රේම කඩකුරා හර බලන කෙනෙකුට මොනවට පැහැදිලි වෙයි. මෙයට වගකිව යුත්තේ කවුරුන්ද? ළමා අපචාර, ස්ත්‍රී දූෂණ සහ මිනීමැරුම් පසුගිය කාලයේ වැඩි වශයෙන් සිදුවුනේ රටේ වගකිම් භාරගෙන රටේ ජනතාවගේ බදු මුදලින් ජීවත්වන කාමතුරුන් අතින්ය. නමුත් මේ සියල්ල සිදුවෙමින් පවතිද්දී රජය මුහුණ දෙමින් අසරණයන්ට යුක්තිය ඉටු නොකර නීතිය නම් දැනට ගනිමින්ද කාමතුරුන් රකිමින්ද තද නිහඬතාවයක පසු වන්නේ කාගේ වරදින්ද? මනුෂ්‍යයාගේ ආත්මික පීචිත වර්ධනය කරමින් මනුෂ්‍යයන් පාපයෙන් අත් කර තැබීමට කැපවී වැයවන පුජ්‍ය පුජක පැවිදි වුවත් බහුතරයක් තද නිහඬතාව යොමුවී තද නිහඬතාවයක පසු වෙයි. ශිවුන්ගේ වගකීම යුතුකම කාලයේ සලකුණු තුළින් මනුෂ්‍ය ආත්ම ගැලවීම වුවත් මනුෂ්‍යයා සීග්‍රයෙන් පාපයෙන් විනාශය කරා යද්දී වගකිව යුතු ආගමික නායකයන් පවා නිහඬව සිටීම අපගේ අනාගත පරපුරේ ඉරණම මොනවට කියා පායි.

මේ කුඩා වුවත් කෙනෙකු නොමගට යවන යම් කෙනෙක් වේද ඔහුගේ ගෙලේ ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළිය යුතු බව මීට වසර 2000 පෙර ජේසුතුමා පැවසුවා නම් අද පවතින දුෂිත සමාජය දෙස බලන විට එයට වඩා තද දඬුවම් වැරදිකරුවන්ට හා වැරදි කිරීමට උදව් කළ සැමට ලබා දිය යුතුය. නමුත් නීතිය වරදට සරිලන. දඬුවම් වෙනුවට ලිහිල් පිළිවෙත් නීතිගත කිරීම නිසා වරදට ඇති බිය පහවී ගොස් මනුෂ්‍යය වරද, තුළම තව තවත් කිමිදීමට අවස්ථා සලසා දෙමින් මුදලට බලයට නීතිය යටකර ගැනීමට ඉඩකඩ තිබෙන නිසාත් මනුෂ්‍ය හදවත් තුළ තිබිය යුතු දහවත් කරුණාව සහ ආදරය වෙනුවට ආත්මාර්ථය රජකරන යුගයක් බිහිවී අපගේ අනාගත පරපුර අබල දුබල කර විනාශකර දමනු දැක දැක අප සියළු දෙනාම නිහඬව සිටීමෙන් අප රටේ අනාගතයට මේ වෙන්කාලී විනාශයට අපද හවුල් කරුවන් බව මේ නිහඬතාවය කියාපානු ඇත. ගරු මේර ලවසිස් පැවිදි සොයුරිය වැල්ලවිදිය





කතෝලික සභාව තුළ විධිමත් ලෙස යළි විවාහ නොවූවන්ට තුමන් සිදු වේවිද ?

කිතුනු විවාහය ගැන සඳහන් කරන සාසන නීතිය කියා සිටින්නේ ආගිර්වාදකාර බන්ධනයේ දේව ප්‍රසාද නිධානය ඇතිවිය හැක්කේ කිතුනුවන් දෙදෙනෙකු විවාහ දිවියට ඇතුළත්වීමේදී පමණක් බවය (සාසන නීතිය 1055(1)). එසේම ආගිර්වාදකාර බන්ධනයෙන් තොර විවාහ දිවියක් කිතුනුවන් දෙදෙනෙකු අතර නිබිය නොහැකිය (සා.නි. 1055(2)). ඒ නිසා කිතුනුවකු, කිතුනු නොවන අයෙකු සමඟ විවාහයට ඇතුළත් වුවහොත්, එය අවලංගු විවාහයක් බවද සාසන නීතිය පෙන්වා දෙයි (සා.නි. 1086(1)).

එසේ එවැනි විවාහයක් වලංගු කර ගැනීම සඳහා රදගුරුතුමාගේ අනුමැතිය ගත යුතුය (සා.නි. 1124 සහ 1125). මෙසේ රදගුරුතුමා විසින් සාධාරණ හේතුවක් මත පමණක් කතෝලිකයකුට මිශ්‍ර විවාහයක් කර ගැනීම සඳහා අවසර දෙනු ලැබේ (සා.නි. 1086 (2)). එය සාමාන්‍ය නීතියක් නොව, සාමාන්‍ය නීතියට රදගුරුතුමාගේ නීති සම්පාදක බලය තුළ කරන නීතිය ලිහිල් කිරීමක් පමණි (සා.නි. 85) (Dispensation).

මෙසේ දෙපාර්ශවයක් විසින් ඇති කරගන්නා විවාහය ස්ථිරසාර බන්ධනයකින් බැඳේ. මෙවැනි විවාහයක ලක්ෂණ වනුයේ, ඒකත්වය (Unity) සහ අඛණ්ඩභාවයයි (Indissolubility) (සා.නි. 1056). ඒකත්වය යන්නෙන් අදහස් කරන්නේ වලංගු විවාහයක් සිදුවිය යුත්තේ ඒක පුරුෂයකු හා එක් ස්ත්‍රියක් අතර බවය. අඛණ්ඩභාවය යන්නෙන් අදහස් කරනුයේ දෙපාර්ශවයන් අතර ඇතිවූ වලංගු විවාහය කෙනෙකුගේ මරණය තෙක් විවාහ ගිවිසුම බැඳී පවත්නා බවයි. සාසන

නීතිය දෙපාර්ශවයේ මෙම බැඳීම යාවජීව සහකාරකම (Consortiom Vite) ලෙස හඳුන්වයි. “දෙවියන් වහන්සේ එක් කළ දෙය මිනිසා වෙන් නොකළ යුතුය” (මතෙව් 19:6).

සාසන නීතිය 1141 පෙන්වා දෙන්නේ මෙලෙස දෙපාර්ශවයන් අතර ඇතිවන වලංගු විවාහයක් කෙනෙකුගේ ස්වභාවික මරණයෙන් හැර, වෙන මොනදාම ආකාරයකින්වත් වෙන් කළ නොහැකි බවයි. එම නිසා කතෝලික සභාව කිසිම ලෙස සිවිල් දික්කසාදය, කතෝලික විවාහ බන්ධනය අහෝසි කිරීමක් ලෙස නොපිළිගනී. සිවිල් නීතියට අනුව යම් යුුවලක් දික්කසාදය ලබාගත හොත්, සිවිල් නීතිය ඉදිරියේ නැවත වරක් විවාහ වීමේ අයිතිය ඔවුන්ට හිමි වේ. නමුත්, කිතුනු වලංගු විවාහයක එසේ දික්කසාදය ලබා ගැනීමෙන් පසු ඉ. සභාවේ අවසරයෙන් තොරව නැවත විවාහ වීම, ඉ. සභාව කිසිසේත් පිළිනොගනී. එසේ එක්වුණ විවාහය ඉ. සභාව තුළ අවලංගුය. ඉ. සභාව තුළ සිදුකළ හැක්කේ එක් විවාහයක් පමණි. දෙදෙනා අතර ඇති කරගන්නා ගිවිසුම සදාකාලිකය සහ දෙදෙනාගේ ස්වකැමැත්ත මත සභා නීතියට හා සිවිල් නීතියට අනුකූලව සැදුණු වලංගු විවාහයක් කිසිසේත් අහෝසි කළ නොහැක.

නමුත් එකී විවාහයක වලංගු - අවලංගු භාවය ඉ. සභාවේ බලයෙන් අධිකරණය මගින් තීරණය කර ගැනීමේ අයිතිය විවාහක දෙපාර්ශවයට හෝ එක් පාර්ශවයකට හිමි වේ. (සා.නි. 1674). ඒ මන්දයත් පෙර විවාහ බන්ධනයක් ඇති අයකුට එය පවත්නා කල් තවත් වලංගු විවාහයකට ඇතුළත් වීමට උත්සහ කළ

නොහැකිය (ස.නි. 1085(1)). මෙම පෙර පවතින බන්ධනය (Prior Bond) අවලංගු කළ හැක්කේ හෝ විසුරුවා හැරිය හැක්කේ ඉ. සභාව තුළ බලය ලත් විවාහ අධිකරණයට පමණක් බව නැවතත් මතක් කරමි (සා.නි. 1142-1150)

සිවිල් දික්කසාදය වූ අයෙකු නැවත ඉ. සභාව තුළ දෙවන විවාහ සංක්‍රමෝත්තු කර ගැනීමට හෝ වලංගු කර

මගින් යුක්ත විවාහයක් බවට ප්‍රකාශ කළ හොත්, ඉ. සභාව තුළ වලංගු විවාහයක් කර ගැනීමට අවසරය ලැබෙනු ඇත.

මෙසේ ඉ. සභාවේ අධිකාරී අවසරයෙන් තොරව ඇතිකරගන්නා යළි විවාහ වීම අවලංගු විවාහ ලෙස සැලකේ. එය විවාහයේ පාරිශුද්ධත්වයට කරන කැලඹීමකි. වලංගු විවාහ බන්ධනයක් තිබියදී

කතෝලික විවාහ සංකල්පයට පටහැනිය. එසේම අතින් කතෝලිකයන්ට, සමස්ත ජනතාවට දෙන්නාවූ අවදාර්භයක්, පාපයක් සහ ප්‍රසිද්ධ නින්දාවකි. ඉද්ධෝත්තම දෙවන ජුවාම් පාපුව්ට පියාණන්ගේ ‘නූතන ලෝකයේ කිතුනු පවුල’ (Familiaris Conertio - 1981) නම් අපොස්තලික අනුශාසනාවට අනුව

(f.c. No. 83). ඒ මන්දයත්, ඔවුන් පළමු විවාහයේ ඒකත්වය හා අඛණ්ඩභාවය තවදුරටත් සුරැකින බැවිනි. නමුත්, අපොස්තලික අනුශාසනාව තවදුරටත් පවසනුයේ සභා අවසරයෙන් තොරව දික්කසාද වී යළි විවාහ වූවන්ට සහ එකට අඹු සැමියන් ලෙසට ජීවත්වන්නන්ට කිසිදු සක්‍රමෝත්තම ලබා ගත නොහැකි බවය. සමඟි සන්ධානයේ සක්‍රමෝත්තම අතින් සක්‍රමෝත්තම ලබා ගැනීම සඳහා මාර්ග විවෘත කරන හෙයින් ඔවුන්ට පවිකමාව සඳහා පියතුමා ලගට යෑමද තහනම්ය. (f.c. no. 84).

එබැවින් සභා අවසරය මත විධිමත් ලෙස විවාහ නොවූවන්ට මොනදාම ආකාරයෙන්, මොනදාම කරුණක් නිසාවත් කතෝලික පිළිවෙත් ඉටුකිරීම පුළුල්වරුන්ට තහනම් වේ. (f.c. No. 84). මෙමගින් ඉ. සභාව ක්‍රිස්තුන් වහන්සේට ඇති පක්ෂපාතීත්වය ප්‍රකාශ කරන්නීය. ඉ. පාපුව් තුමා ඉ. සභාව සහ ක්‍රිස්තුන් වහන්සේ අතර ඇති සදාකාලික, අඛණ්ඩ සම්බන්ධතාවය කිතුනු විවාහ බන්ධනයේ පුරුෂයාත්, ස්ත්‍රියත් අතර ඇති සම්බන්ධතාවයට සමාන කරයි (එපීස 5:21-33).

එම නිසා ඔබ ඇති කරගන්නා විවාහය සදාකාලික පොරොන්දුවක් සක්‍රමෝත්තම බවත්, එය මොනදාම කරුණක් නිසාවත් වෙන්කළ නොහැකි බන්ධනයක් නිසාත්, කුමන බාධාවක් ආවත් ඔබගේ කිතුනු විවාහය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න.

අඟරදඹුරු පදවි කතෝලික විවාහ අධිකරණයේ **ගරු ක්‍රිස්ටෝ විරාජ් ප්‍රනාන්දු පියතුමා**



ගැනීමට; ප්‍රථම විවාහයේ වලංගු - අවලංගු භාවය බලයෙන් අධිකරණය තුළින් තීරණය කිරීම අනිවාර්යය. එසේ යම් හෙයකින් එකී විවාහය විවාහ අධිකරණය

තවත් විවාහ බන්ධනයකට ඇතුළත් වීමකි. එපමණක් නොව, එය විවාහයේ ලක්ෂණයන් වන ඒකත්වය සහ අඛණ්ඩත්වයට පටහැනිව කටයුතු කරන නිසා, කිතුනු

දික්කසාද වී නැවත වරක් විවාහ නොවූවන්ට; ඔවුන් එම දික්කසාදයට හේතුකාරණා නොවන්නේ නම් පමණක් කතෝලික සක්‍රමෝත්තම ලබා ගත හැකි බව සඳහන් කරයි

පිපුණු මලේ රූව එමල දැනිදෝ මලකි දුවේ නුඹ හැඩිරුව බලන්හොපා

මල් වැනි පියකරා ගැනෙනු දරුවන්ට අද අත්වී ඇති අවාසනාවන්ත ඉරණම සහ පෙරළෙන ලෝකයේ ඔවුන් ගසන කරනම් හමුවේ යමක් නොකියා ඉන්නේ කෙලෙසද? පිපෙන්නටත් පෙර පරවී යන මල්කැකුළු, අධිමයින්ගේ දෑත් පොඩිවී තැල් විනාශවන මල් කැකුළු වෙනුවෙන් අම්මලා හඬක් හැඟිය යුතුය.

සැබැවින්ම මානව වර්ග යාගේ පැවැත්ම තුළ අප සතු උරුමය කරුමයක් වන්නට මෙසේ ඉඩදී බලා සිටීම යුතු නැත. මල් කැකුළු මෙසේ විනාශ වෙත්දී සුනුහරේ අභිමානය රකින්නේ කවුරුන්ද? කොට්ටල් පැදවූ අත ලොව පාලනය කළා පමණක් නොව අප අතිතයේ ලොව සෙලවූ සිදුවීම් අපි අසා ඇත්තෙමු. ඒ කොට්ටල් පැදවූ අත සම අයිතිවාසිකම් ලබා දේශ දේශාන්තර කරා යාමේ මිනිසාගේ අධිපත්‍රයක් අතට ගැනීමත් මේ විපත්වලට එක්කරා හේතුවක් ලෙස මා දකිමි. මේ නිසා අප තුළ හිඬන සබ්බෝලය, සංයමය, අප තුළින් හිඬින යාමත් සමඟ මේ ජීවිතයේ රසමුසුතක් සොයා ගන්නට බියක් නොමැතිව දෙපා ඔසවන්නිය.

එළා පියා හරි හම්බකර ගෙනා පඩිපත අප අතට දී ගෙදර පාලනය, පවුල, ගොඩගැනීම් යන උතුම් මෙහෙවර අප

තුළින් ඉටුවන්නේ අද අපගේ මුළු සොයා මරු කතරේ, ඇඟලුම් කම්හලේ, වැඩිබිමේ, කාර්යබහුල වීමත් සමඟ නිවෙස් තනිවන දුවා දරුවන් අනාරක්ෂිත බව මේ අතවරවල පටන්ගැනීමයි. මෙසේ වීදි බසින මේ කාන්තාව සහ තම දියණිය යන දෙදෙනාම පිරිමින්ගේ අතවරයට ලක්වී විනාශවී ගිය අවස්ථා එමටය. ලෝකය මැවීමේ ක්‍රියාවේදී දෙවියන් වහන්සේ ගැනැත්තිය මැවීමේ පිරිමියාට සහකාරියක් ලෙස වුවත් අද එය වෙන් වී ඇත. සමහර නිවෙස්වල මෙහි විරුද්ධ පැත්ත වී ඇත. පිරිමියා මේ සිදුවීම් හමුවේ මීටත් වඩා මානුෂික විය යුතුය. මේ තත්ත්වයට තවත් එක් හේතුවක් ලෙස මා දකින්නේ චේතනා සමාජය වසාගන්නා විලාසිතා වසංගතයි.

තම ගැනෙනු ලාභිතය උවමනාවට වඩා ඉස්මතුකර පෙන්නීම තවත් හේතුවකි. දැන් කාන්තා ඔසරිය (නොපෙන් විය යුතු තැන්) පෙන්නීමත් අශෝඛන යැකි තත්ත්වයට පත්වීම පිරිමින්ගේ හැසීම අවුස්සන සුළුය. මෙවැනි ඇඳුම් පොදු වාහන වල ඇඳගෙන යාමෙන් ඒවා දකින තරුණයන්ට හානි වලට අරඹනු ලබන බව අප අසන්නේය. මෙවැනි ඇඳුම් පොදු වාහන වල ඇඳගෙන යාමෙන් ඒවා දකින තරුණයන්ට හානි වලට අරඹනු ලබන බව අප අසන්නේය. එලෙස හැසීම ඇවිස්සෙන

ඇඳුම් ආශීන්තම් සහ ගැනෙනුකම අහිබවා හැසිරීමත් ගැනෙනු දරුවන් නොකළ යුතුය.

එළා මොදා තුර පිරිමියාගේ ඇඳුම් බැලුවොත් එය කලිසම හෝ සරම පමණකි. නමුත් ගැනැත්තිය අවට ලෝකයෙන් එන ඕනෑම විලාසිතාවක් අනුලා ගන්නා අතර එය තමන්ට තමන්ගේ පවුලට රටට විනාශවී ගිය අවස්ථා එමටය. ගැන කිසිම දැකීමක් නැති සෙයකි. තමන්ගේ ස්වභාවික රූපයට නවීකරණය කර ගැනීමත් ඊට වැඩි අගයක් දෙන්නට යාමත් නිසා ඇප පිරිමින්ගේ විශේෂ අවධානයට සහ පිරිමින්ගේ අනේ කෙළිබඩුවක් වී ඇත.

සමහර දෙමාපියන් තමන්ට නගින්නට බැරවුනු ඉතිමගේ තම දරුවන් කෙසේ හෝ නත්ගන්නට වැයම් කිරීම ප්‍රසිද්ධියක් ලබා ගන්නට ඇති ආකාරව නිසා සමහර අවාසනාවන්ත ඉරණම වලට ගොදුරු වන්නේ අහිංසක දරුවන්ය. ඇයට උරුම වූ නගැනෙනු කම තම දිවිමෙන් රකින්නට ලොව ප්‍රසසනිය නාමය ‘අම්මා’ යන උතුම් අවුස්සන සුළුය. මෙවැනි ඇඳුම් පොදු වාහන වල ඇඳගෙන යාමෙන් ඒවා දකින තරුණයන්ට හානි වලට අරඹනු ලබන බව අප අසන්නේය. මෙවැනි ඇඳුම් පොදු වාහන වල ඇඳගෙන යාමෙන් ඒවා දකින තරුණයන්ට හානි වලට අරඹනු ලබන බව අප අසන්නේය. එලෙස හැසීම ඇවිස්සෙන

බුද්ධියට හදවතට එකඟව ජීවත්වන්නට දරුවන් හදා වඩාගන්නට වගකීමෙන් අම්මලා වැඩිකළ යුතුව ඇත. ඉද්ධි බයිබලයේ පවසන ආකාරයට බයිබලයේ පවසන ආකාරයට හෝ සරම පමණකි. නමුත් ගැනැත්තිය අවට ලෝකයෙන් එන ඕනෑම විලාසිතාව 1෪෫෫ 3-2 සිට 4 දක්වා සඳහන්වේ. වාමිකම නම් ආකරණය මගින් දරුවන් සරසන්නට මව වගබලාගත යුතු වන අතර එමඟ ඉක්මවා සැපයුමද විනාශයට මුලය.

අද ක්‍රිස්තියානි ගැනෙනු දරුවන් වැඩිපුර දෝෂ දර්ශනයට ලක්වී ඇත. වැඩිහිටියෝ ඔවුන් කෙරේ කලකිරීමක් කරාකරති. දේවස්ථානයට නුසුදුසු අඳුම් අඳින බවත් බොහෝ දෙනා කරා කරති. මයිදුවය ඉද්ධිවත් දිවිනාවකි. කෙනෙකු අප දෙස බලා තමන්ගේ සිතේ පාපිණිද සිතුවීමට උපදවා ගනී නම් අප ඔවුන් පාපයට පොළඹවන්නන් ලෙස වරදකරුවෝ වෙමු.

කරුණු මෙසේ වුවත් බහුතරය අද විලාසිතා නිසා ජීවිතවලට අවාසනාව ලබා ඇතත් තවමත් වාමි සරල බව අගයකරන සුදුසුකරුන්ද අපට බව අභිමානයෙන් කිව යුතුය. එසේනොවී තමන්ගේ ජීවිතය විනාශයට ඇද දමන කිසිම හේතුකාරකයක් අප තුළ ඇත්නම් එය වනා අප

ජීවිතවලින් අතහැර දමා තරුණ දරුවන්ට සිදුවන මේ විපත්වලින් ඔවුන් බේරාගැනීම අම්මලාගේ යුතුකමක් ලෙස සලකමි. පිපුණු මලේ රූව එමල පමණක් දකින්නටත් අධිම දුෂ්ඨයන්ගෙන් එමල් විනාශනොවන්නටත් වාමිකම ආකරණයක් කර ගනිමු.

මේ අවාසනාවන්ත ඉරණම හමුවේ තව බොහෝ කරුණු කාරණා හේතු සාධක ලෙස ඇත. මේ ඉහත කරා



පොත්තුවිල්ලේ මීසමේ විවාහ හමු සතිඅන්තයේ 5 වන කැටුව යාම පසුකියදා පොත්තුවිල්ලේ දේවස්ථානයේදී පැවැත්විණ. යුවල 16 ක සහකාරිත්වයෙන් පැවති මේ උත්සවයේදී පදක්කම් ප්‍රදානය හලාවත පවුල්සේවා අධ්‍යක්ෂ ගරු අගේන් ප්‍රියන්ත පියතුමාගේ හා පුත්තලම සහයක ගරු නිමන්ත ප්‍රදීප් පියතුමාගේ සහකාරිත්වයෙන් එදින දිවන සුළු අවසානයේදී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා ජාතික මෙහෙයුම් සංඝයේ ස්ථරන්ග්-රාජනී, වෙරන්ස්-ඩොනිටා යන යුවලද සහකාරී විය. **බබ්. පී. වෙරන්ස් ප්‍රනාන්දු**

